



ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලය  
கிழக்குப் பல்கலைக் கழகம், இலங்கை  
**EASTERN UNIVERSITY, SRI LANKA**



**වාර්ෂික වාර්තාව - 2011**



ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලය

වාර්ෂික වාර්තාව - 2011

## පටුන

## පිටුව

|                                                                  |    |
|------------------------------------------------------------------|----|
| 1. දැක්ම ජර්‍කාශනය                                               | 01 |
| 2. මෙහෙවර ජර්‍කාශනය                                              | 01 |
| 3. උපකුලපතිවරයාගේ සමාලෝචනය                                       | 01 |
| 4. සම්පත් සහ ශිෂ්‍යයන් පිළිබඳ තොරතුරු                            | 06 |
| 5. දේශීය ශිෂ්‍යයන් පිළිබඳ තොරතුරු                                | 07 |
| 6. අධ්‍යයන කාර්ය මණ්ඩල තොරතුරු                                   | 08 |
| 7. අනධ්‍යයන කාර්ය මණ්ඩල තොරතුරු                                  | 09 |
| 8. පර්යේෂණ, නවෝත්පාදන සහ ජර්‍කාශන පිළිබඳ තොරතුරු                 | 10 |
| 9. වැඩසටහන්, සම්මන්ත්රණ හා වැඩමුළු විස්තර                        | 11 |
| 10. ජර්දාන ලැබීම් පිළිබඳ තොරතුරු                                 | 13 |
| 11. ආරම්භ කරන ලද නව පාඨමාලා පිළිබඳ විස්තර                        | 13 |
| 12. පුනරාවර්තන වියදම් විස්තර                                     | 13 |
| 13. ජරාග්ධන වියදම් විස්තර                                        | 14 |
| 14. වයාපෘති විස්තර (දේශීය/විදේශීය ආධාර)                          | 15 |
| 15. වයාපෘති වියදම් විස්තර (දේශීය/විදේශීය ආධාර)                   | 16 |
| 16. මූල්‍ය ජරගතිය පිළිබඳ විස්තර (වියදම්)                         | 16 |
| 17. මූල්‍ය ජරගතිය පිළිබඳ විස්තර (ආදායම් ජනිතවීම්)                | 16 |
| 18. මූල්‍ය ක්‍රියාකාරිත්වය විශ්ලේෂණය - 2011                      | 17 |
| 19. විගණකාධිපතිවරයාගේ වාර්තාව                                    | 18 |
| 20. විගණකාධිපතිවරයාගේ වාර්තාව සම්බන්ධයෙන් වන කළමනාකරණ ප්‍රතිචාරය | 27 |

1. දැක්ම ප්‍රකාශනය :

ප්‍රාදේශීය සහ ගෝලීය තත්වයන්ගේ වෙනස්වීම්වලට ප්‍රතිචාර දැක්වීමට හැකි, උසස් අධ්‍යාපනය සහ පර්යේෂණ යන අංශ වල තරගකාරී වාසියක් ලබාගත හැකි, විශිෂ්ට වූ ජාතික මට්ටමේ මධ්‍යස්ථානයක් පිහිටුවීම; ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ අභිප්‍රායයි.

2. මෙහෙවර ප්‍රකාශනය:

ඉගෙනීම සහ පර්යේෂණ උපයෝජනය ධෛර්යමත් කරමින්, ප්‍රජා සුභසාධනය, සෞභාග්‍යය සහ සංස්කෘතිය ඔප් නැංවීම මෙන්ම අපේක්ෂිත ජයග්‍රාහී ඉලක්කයන් සාර්ථකව ළඟා කර ගැනීම සඳහා සම්පත් ආරක්ෂා කරගැනීම සහ ඒවා කාර්යක්ෂමව පාලනය කිරීම සඳහා, ඉගැන්වීම, පර්යේෂණ පැවැත්වීම සහ ශිෂ්‍යත්ව ලබාදීම යන අංශයන්හි විශිෂ්ටත්වය ළඟාකරගැනීම වෙනුවෙන් එය සතු අභ්‍යන්තර සහ බාහිර පීඨයන්, මණ්ඩප සහ අනෙකුත් පහසුකම් හරහා, ප්‍රතිලාභ ලබා ගත හැකි, සෑම දෙනා සඳහාම අධ්‍යාපන සහ පුහුණුවීම යන අංශයන්හි අනගිභවනීය අවස්ථා ලබාදීම ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ අපේක්ෂාවයි.

3. උපකුලපතිවරයාගේ සමාලෝචනය

a. කෙටි හැඳින්වීම

ශ්‍රී ලංකාව නැගෙනහිර විශ්ව විද්‍යාලය - 1978 වර්ෂයේ අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතේ දෙවන වගන්තිය යටතේ නිකුත් කරන ලද, 1986 සැප්තැම්බර් 26 දිනැති විශ්වවිද්‍යාල නියමය මගින් 1986 ඔක්තෝම්බර් 01 දින ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලය ස්ථාපිත කරන ලදී. 1981 අගෝස්තු 01 දින ස්ථාපිත කරන ලද මඩකලපුව විශ්ව විද්‍යාල විද්‍යායතනය මගින්, මෙම විශ්ව විද්‍යාලයේ වැඩ කටයුතු කරන ලදී. මඩකලපුව විශ්ව විද්‍යාල විද්‍යායතනය, විද්‍යා පීඨය සහ කෘෂිකර්ම පීඨය යන පීඨ දෙකක් සහිතව ආරම්භ කරන ලදී. මෙම පීඨයන් දෙකම ජේරාදෙණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධව පැවතිණි. 1986 ඔක්තෝම්බර් මාසයේදී, වාණිජ හා කළමනාකරණ පීඨය සහ කලා හා සංස්කෘත පීඨය යන අතිරේක පීඨයන්ගෙන් සමන්විතව මෙම විශ්ව විද්‍යාල විද්‍යායතනය, විශ්වවිද්‍යාල තත්වයට උසස් කරන ලදී.

සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය - 2004 නොවැම්බර් 23 දරණ ගැසට් නිවේදනය මගින් මානව ජීව විද්‍යා අධ්‍යයනාංශය, වෛද්‍ය විද්‍යා අතිරේක අධ්‍යයනාංශය, ව්‍යාධි භෞත විද්‍යා අධ්‍යයනාංශය, වෛද්‍ය අධ්‍යාපන සහ පර්යේෂණ අධ්‍යයනාංශය, සායනික විද්‍යා අධ්‍යයනාංශය සහ ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ අධ්‍යයනාංශය යනාදී අධ්‍යයනාංශ හයකින් සමන්විතව සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය නමින් ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පීඨය ආරම්භ කරන ලදී.

ත්‍රිකුණාමලය මණ්ඩපය - සන්නිවේදන සහ ව්‍යාපාර අධ්‍යයන පීඨය සහ ව්‍යාවහාර විද්‍යා පීඨය යන පීඨයන් දෙක ඇතුළුව, 2006 ජූනි 16 වන දිනැති ගැසට් නිවේදනය මගින්, 2001 ජූනි 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි, නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපය ස්ථාපිත කරන ලදී.

ස්වාමි විප්ලානන්ද සංගීත හා නැටුම් විද්‍යාලය - ග්‍රාමීය කටයුතු සහ නින්ද්‍ර සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් 1981 වර්ෂයේදී ස්වාමි විප්ලානන්ද සංගීත හා නැටුම් විද්‍යාලය මඩකලපුවේදී පිහිටුවන ලදී. මෙය 2002 ජනවාරි මස 01 දින ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයට අනුබද්ධ කරන ලද අතර කොමිෂන් සභාව විසින් ස්වාමි විප්ලානන්ද සංගීත හා නැටුම් විද්‍යාලයේ ලලිත කලා අධ්‍යයනාංශයේ උපාධි පාඨමාලාවකට ඩිප්ලෝමාධාරීන් ඇතුළත් කරගැනීමට ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයට අවසර දෙන ලදී. 2001 අප්‍රේල් මාසයේදී, සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍යතුමා විසින්, ස්වාමි විප්ලානන්ද සංගීත හා නැටුම් විද්‍යාලය එහි, උසස් අධ්‍යාපන සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය වෙත විධිමත්ව පවරා දෙන ලදී. 2005 වර්ෂයේ අංක 01 දරණ පනත මගින් 2005 මාර්තු 14 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ස්වාමි විප්ලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනය ලෙස පිහිටුවන ලදී.

**b. විශ්වවිද්‍යාලයේ පාලක සභාව වෙනුවට නිසි බලධාරියකු පත් කිරීම.**

උසස් අධ්‍යාපන අමාත්‍ය ගරු. එස්. බී. දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ පාලක සභාව වෙනුවට ක්‍රියා කිරීම / කටයුතු කිරීම සඳහා මහාචාර්ය නිමල් රංජිත් අර්ථනායක මහතා විශ්වවිද්‍යාල පනත හෝ අදාළ නීතිමය ලිය කියවිල්ලට අනුව ඇති බලතල, රාජකාරී හෝ කර්යයන් පවරා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලය සාමාන්‍ය තත්වයට පත් කිරීමට උචිත ක්‍රියා මර්ග ගැනීම සඳහා පත් කරන ලදී.

**නිසි බලධාරියා විසින් ක්‍රියාත්මක කළ කාර්යයන්**

**i. අධ්‍යයන**

- උපාධි පිරිනැමීම පාලනය සම්බන්ධයෙන් අතුරුනීති සැකසීම.
- ශිෂ්‍ය විනය සම්බන්ධයෙන් අතුරුනීති සැකසීම.
- අධ්‍යයන කාල සටහන් ක්‍රියාත්මක කිරීම හා නියමිත කාලයට ප්‍රතිඵල නිකුත් කිරීම.
- සියලු ශිෂ්‍ය ප්‍රජාවන්ට ඉංග්‍රිසි ඉගැන්වීම සඳහා ඉංග්‍රිසි භාෂා ඉගැන්වීමේ ඒකකයේ සේවාවන් නැවත පිළියෙල කිරීම.
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානයෙහි ක්‍රියාකාරකම් ක්‍රමවත් කිරීමට පියවර ගැනීම.

**ii. මූල්‍ය**

- විගණන හා කළමනාකරණ කමිටු ඵලදයී ලෙස ක්‍රියා කිරීම.
- මනා සැකසුමක් සහිතව මූල්‍ය කමිටුව නැවත සක්‍රිය කිරීම.
- ප්‍රාග්ධන ප්‍රතිපාදන පීඨ වශයෙන් බෙද දීම.
- මනා මූල්‍ය පාලනය හා විනිවිද භාවය සඳහා ආදායම් සහ වියදම් ප්‍රකාශ හා මුදල් ගලන සටහන් ඵලදයී ලෙස සැකසීම.
- සියළුම කාර්යයන් සඳහා පවත්වන ගිණුම් 10 වෙනුවට තනි එක් ගිණුමක් පවත්වාගෙන යෑමට පියවර ගැනීම.
- රජයේ විගණන ඒකකයක් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ පිහිටුවීම.
- මූල්‍ය කළමනාකරණයේ අවිදිමත් හා දුස්චරණ ක්‍රියා නිවරදි කෙරිනි.

**iii. පොදු පරිපලනය**

- දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ගොඩනැගිලි ව්‍යාපෘති සඳහා ජ්‍යෙෂ්ඨ සිවිල් ඉංජිනේරුවකු පත්කරන ලදී.
- පුරප්පාඩුව පැවති අධ්‍යයන තනතුරු පිරවීමට කටයුතු කරන ලදී.
- බාහිරින් සපයා ගන්නා ලද කම්කරුවන් සර්ථකව පලනයට හා නිරීක්ෂණය කිරීමට ක්‍රියා මර්ග ගන්නා ලදී.
- ප්‍රධාන තනතුරු වන ලේඛකාධිකාරී සහ මූල්‍යාධිකාරී තනතුරු පිරවීම සඳහා දැන්වීම් පල කිරීම මගින් කටයුතු කරන ලදී.

**c. ජයග්‍රහණ**

- කේ. මහේසන් මහතා 2011.09.15 වන දින සිට ද්විතියන පදනම මත ලේඛකාධිකාරී වශයෙන් පත්කරන ලදී. මෙය සියළුම පරිපලන කටයුතු පහසු කරන අතර සෑම පියවරක්ම නිරීක්ෂණය කිරීමට හැකි වේ.
- ඉංජිනේරු එස්. එම්. සිද්දික් මහතා කර්යය පැවරුම් පදනම මත 2011.05.02 දින සිට ජ්‍යෙෂ්ඨ සිවිල් ඉංජිනේරුවරයා වශයෙන් පත්කරන ලදී.
- කේ. කනගරත්න මහතා මූල්‍ය උපදේශක වශයෙන් කර්යය පැවරුම් පදනම මත 2011.02.21 වන දින සිට පත්කරන ලදී. මෙය විශ්වවිද්‍යාලයේ මූල්‍ය කටයුතු අනුකූලනයට ඉවහල් වේ.
- ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය විස්තරණ පිරිනැමීම් පාලනයට අතුරුනිති සකසා ක්‍රියාත්මක කර ඇත.
- ශිෂ්‍ය විනය හා සම්බන්ද අතුරුනිති සකසා ශිෂ්‍යයින් හට නිකුත් කොට ඇත.
- “Centre for External Degrees” හි නාමය “Center for External Degrees & Extension courses” ලෙස වෙනස් කොට ඇත.
- බොහෝ කලක් අක්‍රියව පැවති මූල්‍ය කමිටුව නැවත ක්‍රියාත්මක කර ඇත.
- ප්‍රාග්ධන ප්‍රතිපාදන පීඨ වශයෙන් බෙදා දෙන ලදී.
- සියළුම කාර්යයන් මනා පාලනය සඳහා, පවත්වාගෙන ගිය විවිධ ගිණුම් 11 වෙනුවට තනි එක් ගිණුමක් පවත්වාගෙන යෑමට පියවර ගන්නා ලදී.
- විශ්වවිද්‍යාල පනතට අනුව රජයේ විගණන ඒකකයක් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ පිහිටුවන ලදී.
- වසර 2007 සිට ඉතිරිව තිබූ පිළිතුරු නොයැවූ විගණන විමසුම් සඳහා පිළිතුරු යවනු ලැබීය.
- පුරප්පාඩුව පැවති අධ්‍යයන තනතුරු බොහොමයක් වසර තුළදී පුරවන ලදී.
- ව්‍යාප්ත සහතික ඉදිරිපත් කළ සෙවකයින්ට එරෙහිව නිසි ක්‍රියා මර්ග ගෙන ඔවුන්ගේ පත්වීම් නවතා දමන ලදී.
- 10 වන වාර්ෂික පර්යේෂණ සැසිය  
10 වන වාර්ෂික පර්යේෂණ සැසිය විද්‍යා පීඨය මගින් සර්ථකව ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ පරිශ්‍රයේ 2011 හි දෙසැම්බර් 1 වන හා 2 වන දිනයන් හිදී පවත්වන ලදී. පහත පරිදි විවිධ ක්ෂේත්‍රයන් යටතේ ලිපි 51 ඉදිරිපත් කෙරිණි.

| ක්ෂේත්‍රය                                   | ඉදිරිපත් කෙරුණු ලිපි සංඛ්‍යාව |
|---------------------------------------------|-------------------------------|
| විද්‍යාව හා තාක්ෂණය                         | 12                            |
| පරිසරය හා කෘෂිකර්මය                         | 13                            |
| සංස්කෘතිය, අනන්‍යතාව හා සාමය ගොඩනැගීම       | 12                            |
| කළමනාකරණය, ව්‍යවසායකත්වය හා ආර්ථික සංවර්ධනය | 14                            |

වාර්ෂික පර්යේෂණ සැසිය සඳහා 150ක පමණ ලිපි ඉදිරිපත් කරන්නන්ගේ දායකත්වය ලැබුණි. මෙම උත්සවය මහාචාර්ය උමා කුමාරස්වාමි (උද්භිද විද්‍යා සම්මානනීය මහාචාර්ය), මහාචාර්ය ඩී. නන්තකුමාර් (භූගෝල විද්‍යා අංශය, ජේරාදෙනිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය එස්. මෝහනකාස් (රාසායන විද්‍යා සම්මානනීය මහාචාර්ය), යාපනය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිතුමා, ඩී.ප්‍ර.කො.ස. විද්‍යා ස්ථාවර කමිටු සභාපති යන අයගේ දේශන වලින් තවද උත්කර්ෂවත් විය.

- 2011 වසරේ බාහිර විගණන විමසුම් ක්‍රියාකාරීත්වය

| ආයතනයේ නම          | විගණන විමසුම් සංඛ්‍යාව | පිළිතුරු යැවූ සංඛ්‍යාව |
|--------------------|------------------------|------------------------|
| ශ්‍රී ල. නැ. වි.   | 34                     | 29                     |
| ත්‍රිකුණාමල මණ්ඩපය | 03                     | 03                     |

d. අසමත්වීම් සහ හේතු පැහැදිලි කිරීම

- බොහෝ දැන්වීම් පලකර තිබුණද මූල්‍යාධිකාරී තනතුර සඳහා සුදුසුකම් ඇති අපේක්ෂකයෙකු නොවීය.
- වර්ෂික උපාධි ප්‍රධානෝත්සවය නොවලැක්විය හැකි හේතූන් නිසා නොපැවැත්වීය.

e. අනාගත සැලසුම්

❖ අධ්‍යයන වැඩසටහන්

1. වාණිජ හා කළමනාකරණ පීඨය

නව පාඨමාලාවන් ආරම්භ කිරීම:

- වාණිජවේදී (රක්ෂණ හා බැංකු)
- ශාස්ත්‍රවේදී (සංචාරක)
- ශාස්ත්‍රවේදී (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
- ව්‍යවසාය සංවර්ධනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය
- දර්ශනශූරී (ආර්ථික විද්‍යාව)

2. කෘෂි විද්‍යා පීඨය

නව පාඨමාලාවන් ආරම්භ කිරීම:

- ආහාර විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය
- කෘෂිකාර්මික හා ධීවර විද්‍යාවේදී උපාධිය

3. විද්‍යා පීඨය

නව පාඨමාලාවන් ආරම්භ කිරීම:

- පරිගණක පද්ධති පිළිබඳ විද්‍යාවේදී උපාධිය (BCSS)
- ජලජ සම්පත් කළමනාකරණ විද්‍යාවේදී උපාධිය
- උසස් ගණිතමය මෘදුකාංග පැකේජ පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව
- ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව
- ධීවර දත්ත රැස්කිරීම පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව
- ජලජ සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාව
- විද්‍යා අධ්‍යාපනය පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.Ed)
- පාරිසරික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය
- නාවික ජීව විද්‍යාව / සාගර විද්‍යාව – දිය යට අධ්‍යයනය (කිඕදුම්)

4. කලා හා සංස්කෘතික පීඨය

• නව පාඨමාලාවන් ආරම්භ කිරීම:

අ. උපාධි වැඩසටහන්:

දර්ශනපති, දර්ශනශූරී, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන උපාධිය

ආ. ඩිප්ලෝමා වැඩසටහන්:

පුවත්පත් කලාව, ජනශ්‍රැතිය, පරිවර්තන හා භාෂා හැකියාව, භූගෝලීය

තොරතුරු පද්ධති (GIS), පාරිසරික අධ්‍යයනය, ආපදා කළමනාකරණය

• නව අංශ පිහිටුවීම:

දේශපාලනය සහ අන්තර්ජාතික සබඳතා, දර්ශනය හා මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව හා මානව විද්‍යාව, ක්‍රිස්තියානි දහම

- ආරම්භ කරන ලද ප්‍රභේද

මානව වංශ සංස්කෘතික අධ්‍යයනය, මානව වංශ සංගීතය, නාට්‍ය හා රංගකලාව, තුලනාත්මක අභිවාහන කලාව.

- භූගෝලීය තොරතුරු පද්ධති (GIS) සඳහා නව මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම.
- භූගෝල විද්‍යා අධ්‍යයනාංශය තුළ කාලගුණ විද්‍යාත්මක ඒකකයක් ස්ථාපනය කිරීම.
- සමාජ විද්‍යා පර්යේෂණ සංවර්ධන මධ්‍යස්ථානය යටතේ නව වැඩසටහන් සැලසුම් කිරීම.
- පහත අධ්‍යයනාංශ වලින් සමන්විතව හින්දු ශිෂ්ටාචාරය නමින් නව පීඨයක් ස්ථාපනය කිරීම; හින්දු ආගමික හා සංස්කෘතික අධ්‍යයනය, හින්දු කලාව හා ගෘහ නිර්මාණ ශිල්පය, හින්දු ආගම සහ දර්ශනය.

## 5. සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය

පහත පහසුකම් සහිතව සෞඛ්‍ය හා ආරක්ෂණ විද්‍යා පීඨය සඳහා ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීම:

වීඩියෝ සම්මන්ත්‍රණ ඒකකය, පුස්තකාලය, අවම වශයෙන් ආසන 600කින් සමන්විත ශ්‍රවණාගාරය, සියළු ඉගැන්වීම් ආධාරක සහිත ප්‍රමාණවත් යටිතල පහසුකම්වලින් සමන්විත දේශන ශාලාව, බහු කාර්ය රසායනාගාර, ගෘහස්ථ ක්‍රීඩා පහසුකම් සඳහා ගෘහස්ථ ක්‍රීඩාගාරය, පොදු සම්මන්ත්‍රණ ශාලාව සහ ආපනශාලාව

## 6. ත්‍රිකුණාමල මණ්ඩපය

- ව්‍යවහාරික විද්‍යා පීඨය සඳහා නව ගොඩනැගිලි සංකීර්ණය.
- ව්‍යවහාරික විද්‍යා පීඨය සඳහා ඩිජිටල් පුස්තකාලයක් පිහිටුවීම.
- පරිගණක විද්‍යාව සඳහා විශේෂ උපාධි වැඩසටහන දියත්කිරීම.
- ව්‍යවහාරික භෞතික විද්‍යා හා ඉලෙක්ට්‍රොනික් විද්‍යාවේදී උපාධිය නමින් නව උපාධි වැඩසටහන ආරම්භ කිරීම.
- භෞතික විද්‍යාව සඳහා විශේෂ උපාධි වැඩසටහන දියත්කිරීම.
- වීඩියෝ සම්මන්ත්‍රණ ඒකකයක් පිහිටුවීම.

- ❖ ස්ථීර ලේඛකාධිවරයෙකු පත්කරනු ලැබ තිබේ. මෙය සියළු පරිපාලන කටයුතු පහසු කරනු ඇති අතර එම කටයුතු පියවරෙන් පියවර මෙහෙයවනු ඇත.
- ❖ පැවති සිවිල් යුධමය තත්වය හේතුවෙන් මෙම විශ්ව විද්‍යාලයේ කාර්ය මණ්ඩලය දකුණේ පැවති වැඩමුළු/සම්මන්ත්‍රණවලට සහභාගී නොවන ලදී. කාර්ය මණ්ඩලයේ (අධ්‍යයන/අනුකූලයන්) ඇතුළු වැඩිදියුණු කිරීම සඳහා දකුණෙන් සම්පත් දායකයන් කුලියට ගැනීම තුළින් වැඩමුළු/සම්මන්ත්‍රණ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
- ❖ පිරිමි සහ කාන්තා නේවාසිකාගාර ව්‍යාපෘතිය
- ❖ ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ඉදිකිරීම.



#### 4. සම්පත් සහ ශිෂ්‍යයන් පිළිබඳ තොරතුරු

| පීඨය                                  | පාඨමාලාව                                                                 | මුළු ශිෂ්‍යය<br>සංඛ්‍යාව | මුළු<br>අධ්‍යයන<br>කාර්ය<br>මණ්ඩල<br>සංඛ්‍යාව | මුළු<br>අනධ්‍යයන<br>කාර්ය<br>මණ්ඩල<br>සංඛ්‍යාව |
|---------------------------------------|--------------------------------------------------------------------------|--------------------------|-----------------------------------------------|------------------------------------------------|
| <b>ශ්‍රී ලං.තැ.වි.වි.</b>             |                                                                          |                          |                                               |                                                |
| කලා හා සංස්කෘත                        | කලා හා සංස්කෘත උපාධිය                                                    | 1506                     | 47                                            | 18                                             |
| කෘෂිකර්මය                             | කෘෂිකර්ම විද්‍යාවේදී උපාධිය                                              | 175                      | 31                                            | 32                                             |
| වාණිජ හා<br>කළමනාකරණය                 | ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය<br>වාණිජවේදී උපාධිය                          | 324<br>318               | 31                                            | 12                                             |
| සෞඛ්‍ය<br>ආරක්ෂණ විද්‍යා පීඨය         | වෛද්‍ය උපාධිය<br>හෙද උපාධිය                                              | 311<br>63                | 17                                            | 27                                             |
| විද්‍යාව                              | විද්‍යාවේදී උපාධිය (ජීව විද්‍යාව)<br>විද්‍යාවේදී උපාධිය (භෞතික විද්‍යාව) | 218<br>234               | 32                                            | 31                                             |
| <b>එකතුව</b>                          |                                                                          | <b>3149</b>              | <b>158</b>                                    | <b>120</b>                                     |
| <b>ත්‍රිකුණාමල මණ්ඩපය</b>             |                                                                          |                          |                                               |                                                |
| සන්නිවේදන සහ ව්‍යාපාර<br>අධ්‍යයන පීඨය | කළමනාකරණ විද්‍යාවේදී උපාධිය                                              | 243                      | 18                                            | 01                                             |
|                                       | සන්නිවේදන විද්‍යාවේදී උපාධිය                                             | 218                      |                                               | -                                              |
| ව්‍යවහාර විද්‍යා පීඨය                 | පරිගණක විද්‍යා උපාධිය                                                    | 10                       | 04                                            | 01                                             |
| දේශීය සිද්ධි වෛද්‍ය<br>ඒකකය           | සිද්ධි වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය උපාධිය                                     | 60                       | 06                                            | 04*                                            |
| <b>එකතුව</b>                          |                                                                          | <b>531</b>               | <b>28</b>                                     | <b>06</b>                                      |

5. දේශීය ශිෂ්‍යයන් පිළිබඳ තොරතුරු:

| පීඨය                                  | පාඨමාලාව                                | මාධ්‍යය   | 2011<br>ඇතුළත්වීම් | 1 වන<br>වසර<br>ශිෂ්‍යයන් | 2 වන<br>වසර<br>ශිෂ්‍යයන් | 3 වන වසර<br>ශිෂ්‍යයන් | 4 වන වසර<br>ශිෂ්‍යයන් | 5 වන වසර<br>ශිෂ්‍යයන් | උපාධිධාරීන්<br>සංඛ්‍යාව |
|---------------------------------------|-----------------------------------------|-----------|--------------------|--------------------------|--------------------------|-----------------------|-----------------------|-----------------------|-------------------------|
| <b>ශ්‍රී ලං.නැ.වි.වි.</b>             |                                         |           |                    |                          |                          |                       |                       |                       |                         |
| කලා හා සංස්කෘත                        | කලා හා සංස්කෘත උපාධිය                   | දෙමළ      | 262                | 516                      | 348                      | 380                   | -                     | -                     | 333                     |
| කෘෂිකර්මය                             | කෘෂිකර්ම විද්‍යාවේදී උපාධිය             | ඉංග්‍රීසි | 73                 | 42                       | 36                       | 24                    | -                     | -                     | 27                      |
| වාණිජ හා<br>කළමනාකරණය                 | ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය             | ඉංග්‍රීසි | 105                | 88                       | 79                       | 52                    | -                     | -                     | 74                      |
|                                       | වාණිජවේදී උපාධිය                        | ඉංග්‍රීසි | 94                 | 75                       | 135                      | 14                    | -                     | -                     | 17                      |
| සෞඛ්‍ය<br>ආරක්ෂණ විද්‍යා පීඨය         | වෛද්‍ය උපාධිය                           | ඉංග්‍රීසි | 50                 | 50                       | 49                       | 98                    | 37                    | 27                    | -                       |
|                                       | හෙද උපාධිය                              | ඉංග්‍රීසි | 26                 | 28                       | 04                       | 05                    | -                     | -                     | -                       |
| විද්‍යාව                              | විද්‍යාවේදී උපාධිය (ජීව විද්‍යාව)       | ඉංග්‍රීසි | 114                | 38                       | 17                       | 49                    | -                     | -                     | 16                      |
|                                       | විද්‍යාවේදී උපාධිය (භෞතික විද්‍යාව)     | ඉංග්‍රීසි | 133                | 49                       | 20                       | 32                    | -                     | -                     |                         |
| <b>එකතුව</b>                          |                                         |           | <b>857</b>         | <b>886</b>               | <b>688</b>               | <b>654</b>            | <b>37</b>             | <b>27</b>             | <b>467</b>              |
| <b>ත්‍රිකුණාමල මණ්ඩපය</b>             |                                         |           |                    |                          |                          |                       |                       |                       |                         |
| සන්නිවේදන සහ<br>ව්‍යාපාර අධ්‍යයන පීඨය | කළමනාකරණ විද්‍යාවේදී<br>උපාධිය          | ඉංග්‍රීසි | 67                 | 51                       | 50                       | 58                    | 17                    | -                     | 28                      |
|                                       | සන්නිවේදන විද්‍යාවේදී උපාධිය            | ඉංග්‍රීසි | 49                 | 51                       | 57                       | 46                    | 15                    | -                     | 76                      |
| ව්‍යවහාර විද්‍යා පීඨය                 | පරිගණක විද්‍යා උපාධිය                   | ඉංග්‍රීසි | -                  | -                        | 10                       | -                     | -                     | -                     | -                       |
| දේශීය සිද්ධි වෛද්‍ය<br>ඒකකය           | සිද්ධි වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය<br>උපාධිය | ඉංග්‍රීසි | 14                 | 11                       | 16                       | 19                    | -                     | -                     | -                       |
| <b>එකතුව</b>                          |                                         |           | <b>130</b>         | <b>113</b>               | <b>133</b>               | <b>123</b>            | <b>32</b>             | <b>-</b>              | <b>104</b>              |

6. අධ්‍යයන කාර්ය මණ්ඩල තොරතුරු:

අ. ශ්‍රී ලං.නැ.වි.වි.

| පීඨය                  | විෂයයන්                                                                                                                                                                                                   | මාධ්‍යය   | ජ්‍යෙෂ්ඨ මහාචාර්යය | මහාචාර්යය | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය/ කථිකාචාර්ය (තාවකාලික) | උපදේශක/ බාහිර කාර්ය මණ්ඩල |
|-----------------------|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------|--------------------|-----------|--------------------------------------------|---------------------------|
| කලා හා සංස්කෘත        | අරාබි, ලලිත කලා, නාට්‍ය හා රංගකලාව, භූගෝල විද්‍යාව, දෙමළ, තුලනාත්මක ආගම්, ක්‍රිස්තියානි, අධ්‍යාපන, ඉස්ලාම් අධ්‍යයනය, හින්දු ශිෂ්ටාචාරය, ඉතිහාසය, ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, දර්ශනය, දේශපාලන විද්‍යාව | දෙමළ      | -                  | 02        | 25                                         | 27                        |
|                       | ඉංග්‍රීසි                                                                                                                                                                                                 | ඉංග්‍රීසි |                    |           |                                            |                           |
| කෘෂිකර්මය             | කෘෂි ජීව විද්‍යා, කෘෂි රසායන විද්‍යා, කෘෂි ආර්ථික විද්‍යා, කෘෂි ඉංජිනේරු, සත්ත්ව විද්‍යා, හෝග විද්‍යා                                                                                                     | ඉංග්‍රීසි | 0                  | 02        | 25                                         | 04                        |
| වාණිජ හා කළමනාකරණය    | වාණිජ්‍යය, කළමනාකරණය, ආර්ථික විද්‍යාව, මානව සම්පත් කළමනාකරණය, අලෙවිකරණය, ව්‍යවසාය සංවර්ධනය, ගණකාධිකරණ සහ මූල්‍ය , ව්‍යාපාර ආර්ථික විද්‍යාව, සංවර්ධන ආර්ථික විද්‍යාව                                       | ඉංග්‍රීසි | 0                  | 0         | 22                                         | 09                        |
| විද්‍යා               | උද්භිද විද්‍යා, රසායන විද්‍යා, සත්ත්ව විද්‍යා, භෞතික විද්‍යා, ගණිතය, පරිගණක විද්‍යා                                                                                                                       | ඉංග්‍රීසි | 0                  | 0         | 22                                         | 10                        |
| සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා | මානව ජීව විද්‍යාව, ව්‍යාධි භෞතිකවේදී, සායන විද්‍යා, ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ, වෛද්‍ය විද්‍යා අධ්‍යාපන හා පර්යේෂණ, අතිරේක සෞඛ්‍ය විද්‍යා                                                                    | ඉංග්‍රීසි | 0                  | 0         | 17                                         | 0                         |
| එකතුව                 |                                                                                                                                                                                                           |           | -                  | 04        | 111                                        | 50                        |

ආ. ත්‍රිකුණාමල මණ්ඩපය

| පීඨයන්                             | විෂයයන්         | මාධ්‍යය   | ජ්‍යෙෂ්ඨ මහාචාර්ය | මහාචාර්ය | ජ්‍යෙෂ්ඨ කපීකාචාර්ය/ කපීකාචාර්ය (තාවකාලික) | උපදේශක/ බාහිර කාර්ය මණ්ඩල |
|------------------------------------|-----------------|-----------|-------------------|----------|--------------------------------------------|---------------------------|
| සන්නිවේදන සහ ව්‍යාපාර අධ්‍යයන පීඨය | කළමනාකරණ        | ඉංග්‍රීසි | -                 | -        | 05                                         | -                         |
|                                    | සන්නිවේදනය      | ඉංග්‍රීසි |                   |          | 06                                         | -                         |
| ව්‍යාචාර විද්‍යා පීඨය              | පරිගණක විද්‍යාව | ඉංග්‍රීසි | -                 | -        | 03                                         | -                         |
|                                    | භෞතික විද්‍යා   | ඉංග්‍රීසි |                   |          | 01                                         | -                         |
| දේශීය සිද්ධ වෛද්‍ය ඒකකය            | -               | ඉංග්‍රීසි | -                 | -        | 05                                         | -                         |
| එකතුව                              |                 |           | -                 | -        | 20                                         | -                         |

7. අනධ්‍යයන කාර්ය මණ්ඩල තොරතුරු:

අ. ශ්‍රී ලං.තැ.වි.වි.

| පීඨයන්/අධ්‍යයනාංශයන්/ අංශයන් / ශාඛාවන්/ ඒකකයන් | ජ්‍යෙෂ්ඨතම | ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය | කණිෂ්ඨ කාර්ය මණ්ඩලය | සුළු සේවකයන් |
|------------------------------------------------|------------|-----------------------|---------------------|--------------|
| උපකුලපති කාර්යාලය, උපකුලපති නවාතැන             | -          | -                     | 01                  | 01           |
| ලේඛකාධිකාරී කාර්යාලය                           | -          | -                     | 02                  | 01           |
| සනාථන සභාව                                     | 01         | -                     | 01                  | 02           |
| පරිපාලන ශාඛාව                                  | -          | -                     | 02                  | 14           |
| අභ්‍යන්තර විගණන ඒකකය                           | 01         | -                     | 01                  | 01           |
| වෘත්තීය මාර්ගෝපදේශ ඒකකය                        | -          | -                     | -                   | -            |
| අනධ්‍යයන / ආයතන ශාඛාව                          | -          | -                     | 03                  | -            |
| අධ්‍යයන/ ආයතන ශාඛාව                            | -          | -                     | 05                  | 01           |
| සැපයීම් ශාඛාව                                  | -          | -                     | 07                  | 01           |
| මූල්‍යාධිකාරී කාර්යාලය                         | 01         | 01                    | 07                  | 02           |
| කෘෂි පීඨය                                      | 01         | 03                    | 09                  | 19           |
| වාණිජ්‍ය හා කළමනාකරණ පීඨය                      | 01         | -                     | 06                  | 05           |
| විද්‍යා පීඨය                                   | 02         | 09                    | 10                  | 10           |
| සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය                     | -          | 01                    | 11                  | 15           |
| කලා හා සංස්කෘතික පීඨය                          | 01         | 04                    | 10                  | 06           |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානය        | -          | -                     | 02                  | 01           |
| ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ ඒකකය                  | -          | -                     | -                   | 01           |
| විභාග ශාඛාව                                    | -          | 02                    | 07                  | 03           |
| බාහිර උපාධි පාඨමාලා මධ්‍යස්ථානය                | -          | -                     | 01                  | 02           |
| පුස්තකාලය                                      | -          | 01                    | 01                  | 04           |
| සෞඛ්‍ය මධ්‍යස්ථානය                             | -          | -                     | -                   | 04           |
| ශාරීරික විද්‍යා අධ්‍යාපනය                      | -          | -                     | -                   | 02           |
| සුභසාධන ශාඛාව                                  | -          | -                     | 02                  | 01           |
| නඩත්තු අංශය                                    | -          | -                     | 04                  | 21           |
| නේවාසිකාගාර                                    | -          | -                     | 01                  | 06           |
| ආරක්ෂක කාර්යාලය                                | -          | -                     | -                   | 15           |
| එකතුව                                          | 07         | 18                    | 93                  | 138          |

ආ. ත්‍රිකුණාමල මණ්ඩපය

| පීඨයන්/අධ්‍යයනාංශයන්/ අංශයන් / ශාඛාවන්/ ඒකකයන් | පෝෂ්‍යතම  | පෝෂ්‍ය කාර්ය මණ්ඩලය | කණිෂ්ඨ කාර්ය මණ්ඩලය | සුළු සේවකයන් |
|------------------------------------------------|-----------|---------------------|---------------------|--------------|
| සාමාන්‍ය පරිපාලනය                              | -         | 07                  | -                   | -            |
| නඩත්තු                                         | -         | -                   | 02                  | -            |
| විභාග ශාඛාව                                    | 01        | -                   | 01                  | 01           |
| ආයතන ශාඛාව                                     | -         | 01                  | -                   | -            |
| සුභසාධන ශාඛාව                                  | -         | 01                  | -                   | -            |
| මූල්‍ය ශාඛාව                                   | 04        | 02                  | 01                  | 01           |
| පුස්තකාලය                                      | 01        | 03                  | 02                  | -            |
| ව්‍යාපාර හා කළමනාකරණ අධ්‍යයන අධ්‍යයනාංශය       | -         | -                   | -                   | 01           |
| භාෂා හා සන්නිවේදන අධ්‍යයන අධ්‍යයනාංශය          | -         | -                   | -                   | -            |
| ව්‍යවහාරික විද්‍යා පීඨය                        | -         | -                   | -                   | 01           |
| සිද්ධි වෛද්‍ය ඒකකය                             | -         | -                   | 01                  | -            |
| <b>එකතුව</b>                                   | <b>06</b> | <b>14</b>           | <b>09</b>           | <b>04</b>    |

8. පර්යේෂණ, නවෝත්පාදන සහ ප්‍රකාශන පිළිබඳ තොරතුරු:

අ. ශ්‍රී.ලංකාවි.වි

| 1. කෘෂි පීඨය                 |                  |          |             |
|------------------------------|------------------|----------|-------------|
| විෂය                         | ප්‍රකාශයට පත් කළ | අලෙවි කළ | ඉදිරිපත් කළ |
| අ. පර්යේෂණ සංඛ්‍යාව          | 62               | -        | 23          |
| ආ. නවෝත්පාදන සංඛ්‍යාව        | -                | -        | -           |
| ඇ. සඟරා සංඛ්‍යාව             | 03               | -        | -           |
| ඈ. පොත් සංඛ්‍යාව             | 01               | -        | -           |
| ඉ. ලිපි සංඛ්‍යාව             | -                | -        | 13          |
| ඊ. වෙනත්                     | 12               | -        | -           |
| <b>එකතුව</b>                 | <b>78</b>        | <b>-</b> | <b>36</b>   |
| 2. කලා හා සංස්කෘතික පීඨය     |                  |          |             |
| විෂය                         | ප්‍රකාශයට පත් කළ | අලෙවි කළ | ඉදිරිපත් කළ |
| අ. පර්යේෂණ සංඛ්‍යාව          | 07               | -        | 07          |
| ආ. නවෝත්පාදන සංඛ්‍යාව        | -                | -        | -           |
| ඇ. සඟරා සංඛ්‍යාව             | -                | -        | -           |
| ඈ. පොත් සංඛ්‍යාව             | 01               | -        | 01          |
| ඉ. ලිපි සංඛ්‍යාව             | 15               | -        | 15          |
| ඊ. වෙනත්                     | -                | -        | -           |
| <b>එකතුව</b>                 | <b>23</b>        | <b>-</b> | <b>23</b>   |
| 3. වාණිජ්‍ය හා කළමනාකරණ පීඨය |                  |          |             |
| විෂය                         | ප්‍රකාශයට පත් කළ | අලෙවි කළ | ඉදිරිපත් කළ |
| අ. පර්යේෂණ සංඛ්‍යාව          | 10               | -        | 11          |
| ආ. නවෝත්පාදන සංඛ්‍යාව        | -                | -        | -           |
| ඇ. සඟරා සංඛ්‍යාව             | -                | -        | -           |
| ඈ. පොත් සංඛ්‍යාව             | -                | -        | -           |
| ඉ. ලිපි සංඛ්‍යාව             | 05               | -        | -           |
| ඊ. වෙනත්                     | -                | -        | -           |
| <b>එකතුව</b>                 | <b>15</b>        | <b>-</b> | <b>11</b>   |

| 4. සෞඛ්‍ය හා ආරක්ෂණ විද්‍යා පීඨය |                  |          |             |
|----------------------------------|------------------|----------|-------------|
| විෂය                             | ප්‍රකාශයට පත් කළ | අලෙවි කළ | ඉදිරිපත් කළ |
| අ. පර්යේෂණ සංඛ්‍යාව              | 12               | -        | -           |
| ආ. නවෝත්පාදන සංඛ්‍යාව            | -                | -        | -           |
| ඇ. සඟරා සංඛ්‍යාව                 | -                | -        | 05          |
| ඈ. පොත් සංඛ්‍යාව                 | -                | -        | -           |
| ඉ. ලිපි සංඛ්‍යාව                 | 04               | -        | -           |
| ඊ. වෙනත්                         | -                | -        | -           |
| එකතුව                            | 16               | -        | 05          |
| 5. විද්‍යා පීඨය                  |                  |          |             |
| විෂය                             | ප්‍රකාශයට පත් කළ | අලෙවි කළ | ඉදිරිපත් කළ |
| අ. පර්යේෂණ සංඛ්‍යාව              | 28               |          | 03          |
| ආ. නවෝත්පාදන සංඛ්‍යාව            | -                |          | -           |
| ඇ. සඟරා සංඛ්‍යාව                 | 01               |          | -           |
| ඈ. පොත් සංඛ්‍යාව                 | 02               |          | -           |
| ඉ. ලිපි සංඛ්‍යාව                 | -                |          | -           |
| ඊ. වෙනත්                         | -                |          | -           |
| එකතුව                            | 31               |          | 03          |

#### ආ. ත්‍රිකුණාමල මණ්ඩපය

| විෂය                  | ප්‍රකාශයට පත් කළ | අලෙවි කළ | ඉදිරිපත් කළ |
|-----------------------|------------------|----------|-------------|
| අ. පර්යේෂණ සංඛ්‍යාව   | -                | -        | 03          |
| ආ. නවෝත්පාදන සංඛ්‍යාව | -                | -        | -           |
| ඇ. සඟරා සංඛ්‍යාව      | -                | -        | -           |
| ඈ. පොත් සංඛ්‍යාව      | -                | -        | -           |
| ඉ. ලිපි සංඛ්‍යාව      | -                | -        | -           |
| ඊ. වෙනත්              | -                | -        | 01          |
| එකතුව                 | -                | -        | 04          |

### 9. වැඩසටහන්, සම්මන්ත්‍රණ හා වැඩමුළු විස්තර

#### අ. ශ්‍රී.ලංකාවේ

| 1. කෘෂි පීඨය                               |              |                 |                 |
|--------------------------------------------|--------------|-----------------|-----------------|
| විෂය                                       | සහභාගී වන ලද | සම්පූර්ණ කරන ලද | ඉදිරිපත් කරන ලද |
| අ. පශ්චාත් උපාධි පාඨමාලා සංඛ්‍යාව          | 03           | -               | -               |
| ආ. පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලා සංඛ්‍යාව | -            | -               | -               |
| ඇ. උපාධි පාඨමාලා සංඛ්‍යාව                  | -            | -               | -               |
| ඈ. ඩිප්ලෝමා පාඨමාලා සංඛ්‍යාව               | -            | -               | -               |
| ඉ. සහතිකපත්‍ර පාඨමාලා සංඛ්‍යාව             | 03           | 10              | -               |
| ඊ. වෙනත්                                   | -            |                 | -               |
| එකතුව                                      | 06           | 10              | -               |

| 2. කලා හා සංස්කෘතික පීඨය                   |                 |                    |                    |
|--------------------------------------------|-----------------|--------------------|--------------------|
| විෂය                                       | සහභාගී<br>වන ලද | සම්පූර්ණ<br>කරන ලද | ඉදිරිපත්<br>කරන ලද |
| අ. පශ්චාත් උපාධි පාඨමාලා සංඛ්‍යාව          | 03              | 02                 | 03                 |
| ආ. පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලා සංඛ්‍යාව | -               | -                  | -                  |
| ඇ. උපාධි පාඨමාලා සංඛ්‍යාව                  | 03              | 03                 | 03                 |
| ඈ. ඩිප්ලෝමා පාඨමාලා සංඛ්‍යාව               | 03              | 03                 | 03                 |
| ඉ. සහතිකපත්‍ර පාඨමාලා සංඛ්‍යාව             | 02              | 02                 | 02                 |
| ඊ. වෙනත්                                   | 09              | -                  | 03                 |
| <b>එකතුව</b>                               | <b>20</b>       | <b>10</b>          | <b>14</b>          |
| 3. වාණිජ්‍ය හා කළමනාකරණ පීඨය               |                 |                    |                    |
| විෂය                                       | සහභාගී<br>වන ලද | සම්පූර්ණ<br>කරන ලද | ඉදිරිපත්<br>කරන ලද |
| අ. පශ්චාත් උපාධි පාඨමාලා සංඛ්‍යාව          | 03              | 04                 | 01                 |
| ආ. පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලා සංඛ්‍යාව |                 |                    |                    |
| ඇ. උපාධි පාඨමාලා සංඛ්‍යාව                  |                 | 01                 |                    |
| ඈ. ඩිප්ලෝමා පාඨමාලා සංඛ්‍යාව               |                 |                    |                    |
| ඉ. සහතිකපත්‍ර පාඨමාලා සංඛ්‍යාව             | 01              | 07                 | 01                 |
| ඊ. වෙනත්                                   | 09              | 05                 | 05                 |
| <b>එකතුව</b>                               | <b>13</b>       | <b>07</b>          | <b>07</b>          |
| 4. සෞඛ්‍ය හා ආරක්ෂණ විද්‍යා පීඨය           |                 |                    |                    |
| විෂය                                       | සහභාගී<br>වන ලද | සම්පූර්ණ<br>කරන ලද | ඉදිරිපත්<br>කරන ලද |
| අ. පශ්චාත් උපාධි පාඨමාලා සංඛ්‍යාව          | 01              | 01                 | -                  |
| ආ. පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලා සංඛ්‍යාව | 01              | -                  | -                  |
| ඇ. උපාධි පාඨමාලා සංඛ්‍යාව                  | -               | -                  | -                  |
| ඈ. ඩිප්ලෝමා පාඨමාලා සංඛ්‍යාව               | -               | -                  | -                  |
| ඉ. සහතිකපත්‍ර පාඨමාලා සංඛ්‍යාව             | 01              | 03                 | 03                 |
| ඊ. වෙනත් (සම්මන්ත්‍රණ සහ වැඩමුළු)          | 09              | -                  | -                  |
| <b>එකතුව</b>                               | <b>12</b>       | <b>04</b>          | <b>04</b>          |
| 5. විද්‍යා පීඨය                            |                 |                    |                    |
| විෂය                                       | සහභාගී<br>වන ලද | සම්පූර්ණ<br>කරන ලද | ඉදිරිපත්<br>කරන ලද |
| අ. පශ්චාත් උපාධි පාඨමාලා සංඛ්‍යාව          | 03              | 02                 | -                  |
| ආ. පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලා සංඛ්‍යාව | -               | -                  | -                  |
| ඇ. උපාධි පාඨමාලා සංඛ්‍යාව                  | -               | -                  | -                  |
| ඈ. ඩිප්ලෝමා පාඨමාලා සංඛ්‍යාව               | -               | -                  | -                  |
| ඉ. සහතිකපත්‍ර පාඨමාලා සංඛ්‍යාව             | -               | -                  | -                  |
| ඊ. වෙනත්                                   | 63              | -                  | 04                 |
| <b>එකතුව</b>                               | <b>66</b>       | <b>02</b>          | <b>04</b>          |

ආ. ත්‍රිකුණාමල මණ්ඩපය

| විෂය                                       | සහභාගී<br>වන ලද | සම්පූර්ණ<br>කරන ලද | ඉදිරිපත්<br>කරන ලද |
|--------------------------------------------|-----------------|--------------------|--------------------|
| අ. පශ්චාත් උපාධි පාඨමාලා සංඛ්‍යාව          | 04              | 03                 | 02                 |
| ආ. පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලා සංඛ්‍යාව | -               | -                  | -                  |
| ඇ. උපාධි පාඨමාලා සංඛ්‍යාව                  | -               | -                  | -                  |
| ඈ. ඩිප්ලෝමා පාඨමාලා සංඛ්‍යාව               | -               | -                  | -                  |
| ඉ. සහතිකපත්‍ර පාඨමාලා සංඛ්‍යාව             | -               | -                  | -                  |
| ඊ. වෙනත්                                   | -               | -                  | -                  |
| එකතුව                                      | 04              | 03                 | 02                 |

10. ප්‍රදාන ලැබීම් පිළිබඳ තොරතුරු:

අ. ශ්‍රී ලං.නැ.වි.වි.

| 1. කෘෂි විද්‍යා පීඨය                                             |                     |                                  |                 |
|------------------------------------------------------------------|---------------------|----------------------------------|-----------------|
| විෂය                                                             | ප්‍රදානයන් සංඛ්‍යාව | අනධ්‍යයන කාර්ය<br>මණ්ඩල සංඛ්‍යාව | ශිෂ්‍ය සංඛ්‍යාව |
| අ. දේශීය ප්‍රදාන                                                 | -                   | -                                | -               |
| ආ. ජාතික ප්‍රදාන *                                               | -                   | -                                | -               |
| ඇ. අන්තර්ජාතික ප්‍රදාන                                           | 01                  | -                                | -               |
| ඈ. වෙනත්                                                         | -                   | -                                | -               |
| එකතුව                                                            | 01                  | -                                | -               |
| * විශිෂ්ට විද්‍යාත්මක පර්යේෂණය සඳහා වන ජනාධිපති සම්මාන 2005/2006 |                     |                                  |                 |
| 2. සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය                                    |                     |                                  |                 |
| විෂය                                                             | ප්‍රදානයන් සංඛ්‍යාව | අනධ්‍යයන කාර්ය<br>මණ්ඩල සංඛ්‍යාව | ශිෂ්‍ය සංඛ්‍යාව |
| අ. දේශීය ප්‍රදාන                                                 | -                   | -                                | -               |
| ආ. ජාතික ප්‍රදාන                                                 | 01                  | -                                | -               |
| ඇ. අන්තර්ජාතික ප්‍රදාන                                           | -                   | -                                | -               |
| ඈ. වෙනත්                                                         | -                   | -                                | -               |
| එකතුව                                                            | 01                  | -                                | -               |

11. ආරම්භ කරන ලද නව පාඨමාලා පිළිබඳ විස්තර:

| පීඨය            | පාඨමාලාව                                      | මාධ්‍යය   | විද්‍යාපති උපාධි |
|-----------------|-----------------------------------------------|-----------|------------------|
| 1. විද්‍යා පීඨය | විද්‍යා අධ්‍යාපනය පිළිබඳ<br>විද්‍යාපති උපාධිය | ඉංග්‍රීසි | 01               |
| එකතුව           |                                               |           | 01               |

12. පුනරාවර්තන වියදම් විස්තර

අ. ශ්‍රී ලං.නැ.වි.වි.

| විෂයය              | 2010 (රු:)     | 2011 (රු:)     |
|--------------------|----------------|----------------|
| අ. පෞද්ගලික සංවේතන | 268,376,379.00 | 278,295,941.69 |
| ආ. ගමන් වියදම්     | 2,244,379.00   | 1,324,620.30   |



|                   |                       |                       |
|-------------------|-----------------------|-----------------------|
| ඇ. සැපයුම්        | 18,407,368.00         | 20,538,845.73         |
| ඇ. නඩත්තු         | 16,279,528.00         | 8,506,836.13          |
| ඉ.ගිවිසුම්මය සේවා | 45,776,421.00         | 48,786,417.51         |
| ඊ.වෙනත්           | 12,061,250.00         | 10,544,669.74         |
| <b>එකතුව</b>      | <b>363,145,325.00</b> | <b>367,997,331.10</b> |

**ආ. ත්‍රිකුණාමල මණ්ඩපය**

| විෂයය              | 2010 (රු:)           | 2011 (රු:)           |
|--------------------|----------------------|----------------------|
| අ. පෞද්ගලික සංවේතන | 30,931,244.73        | 33,554,885.25        |
| ආ. ගමන්වියදම්      | 406,098.50           | 267,113.78           |
| ඇ. සැපයුම්         | 2,815,663.25         | 4,262,968.12         |
| ඈ. නඩත්තු          | 2,286,007.32         | 2,413,526.93         |
| ඉ.ගිවිසුම්මය සේවා  | 20,008,314.08        | 27,394,627.28        |
| ඊ.වෙනත්            | 6,694,595.18         | 1,692,524.28         |
| <b>එකතුව</b>       | <b>63,141,923.06</b> | <b>69,585,663.64</b> |

**13. ප්‍රාග්ධන වියදම් විස්තර:**

**අ. ශ්‍රී ලං.නැ.වි.වි.**

| විෂයය                                        | 2010 (රු:)           | 2011 (රු:)           |
|----------------------------------------------|----------------------|----------------------|
| අ. ලී බඩු හා කාර්යාලීය උපකරණ අත්පත් කර ගැනීම | 9,666,464.52         | 14,230,524.46        |
| ආ. යන්ත්‍රෝපකරණ අත්පත් කර ගැනීම              | -                    | -                    |
| ඇ. ගොඩනැගිලි හා ආකෘති අත්පත් කර ගැනීම*       | 62,278,578.97        | 9,815,888.46         |
| ඈ. වෙනත්                                     | -                    | 49,872,259.13        |
| <b>එකතුව</b>                                 | <b>71,945,043.49</b> | <b>73,918,672.05</b> |

\* - ඉදිකිරීම් ව්‍යාපෘති

**ආ. ත්‍රිකුණාමල මණ්ඩපය**

| විෂයය                                        | 2010 (රු:)          | 2011 (රු:)          |
|----------------------------------------------|---------------------|---------------------|
| අ. ලී බඩු හා කාර්යාලීය උපකරණ අත්පත් කර ගැනීම | 863,037.00          | 1,207,770.50        |
| ආ. යන්ත්‍රෝපකරණ අත්පත් කර ගැනීම              | -                   | -                   |
| ඇ. ගොඩනැගිලි හා ආකෘති අත්පත් කර ගැනීම*       | 1,128,562.70        | 5,260,250.04        |
| ඈ. වෙනත්                                     | 2,104,795.83        | 809,916.55          |
| <b>එකතුව</b>                                 | <b>4,096,395.53</b> | <b>7,299,937.09</b> |

14. ව්‍යාපෘති විස්තර (දේශීය/විදේශීය ආධාර):

අ. ත්‍රිකුණාමල මණ්ඩපය

| නම සහ විස්තර                                                                                             | ණය/<br>ප්‍රදාන | අරමුදල් සම්පාදිත<br>නියෝජිතයාගේ # | සමස්ත පිරිවැය<br>ඇස්තමේන්තුව<br>(රු:) | පර්යේෂණ<br>අරමුදල්<br>ප්‍රමාණය<br>(රු:) | ප්‍රදාන<br>අරමුදල්<br>(රු:) |
|----------------------------------------------------------------------------------------------------------|----------------|-----------------------------------|---------------------------------------|-----------------------------------------|-----------------------------|
| පංති කාමර ගොඩනැගිල්ල<br>වැඩි දියුණු කිරීම (දේශන<br>ශාලා - 1)                                             | ප්‍රදාන        | ශ්‍රී ලංකා රජය                    | 1,059,285.00                          | -                                       | -                           |
| පිරිමි නේවාසිකාගාරය                                                                                      | ප්‍රදාන        | ශ්‍රී ලංකා රජය                    | 100,000,000.00                        | -                                       | -                           |
| ගැහැණු නේවාසිකාගාරය                                                                                      | ප්‍රදාන        | ශ්‍රී ලංකා රජය                    | 100,000,000.00                        | -                                       | -                           |
| පංති කාමර ගොඩනැගිල්ල<br>වැඩි දියුණු කිරීම (දේශන<br>ශාලා - 2)                                             | ප්‍රදාන        | ශ්‍රී ලංකා රජය                    | 786,155.00                            | -                                       | -                           |
| පංති කාමර ගොඩනැගිල්ල<br>වැඩි දියුණු කිරීම (දේශන<br>ශාලා - 3)                                             | ප්‍රදාන        | ශ්‍රී ලංකා රජය                    | 863,615.00                            | -                                       | -                           |
| LCS හි නැරඹුම් මැදිරිය<br>වැඩි දියුණු කිරීම                                                              | ප්‍රදාන        | ශ්‍රී ලංකා රජය                    | 1,133,150.00                          | -                                       | -                           |
| ඉදිරි පිවිසුම වැඩි දියුණු<br>කිරීම                                                                       | ප්‍රදාන        | ශ්‍රී ලංකා රජය                    | 1,569,675.88                          | -                                       | -                           |
| පවතින ගොඩනැගිලි වටා<br>ජල ප්‍රවාහන පද්ධතිය                                                               | ප්‍රදාන        | ශ්‍රී ලංකා රජය                    | 1,193,250.00                          | -                                       | -                           |
| පිරිමි හා ගැහැණු වැසිකිළි<br>කොර්ඩෝ (පටු ආලික්දය)<br>නැවත පිළිසකර කිරීම                                  | ප්‍රදාන        | ශ්‍රී ලංකා රජය                    | 659,827.00                            | -                                       | -                           |
| දේශන ශාලාව හා BMS<br>දෙපාර්තමේන්තුව සඳහා<br>කාර්යාලය නැවත<br>පිළිසකර කිරීම                               | ප්‍රදාන        | ශ්‍රී ලංකා රජය                    | 2,384,395.00                          | -                                       | -                           |
| විදුලි ජනක කාමරය<br>නැවත පිළිසකර කිරීම                                                                   | ප්‍රදාන        | ශ්‍රී ලංකා රජය                    | 247,245.00                            | -                                       | -                           |
| දේශන ශාලාව හා<br>ව්‍යවහාරික පීඨය සඳහා<br>කාර්යාලය නැවත<br>පිළිසකර කිරීම                                  | ප්‍රදාන        | ශ්‍රී ලංකා රජය                    | 3,215,330.00                          | -                                       | -                           |
| ත්‍රිකුණාමලය අංක 315 හි<br>පිරිමි නේවාසිකාගාරයේ<br>වැසිකිළි 05ක් හා නාන<br>කාමර 05 නැවත පිළිසකර<br>කිරීම | ප්‍රදාන        | ශ්‍රී ලංකා රජය                    | 1,453,043.40                          | -                                       | -                           |
| දේශන ශාලාව හා<br>ව්‍යවහාරික පීඨය නැවත<br>පිළිසකර කිරීම                                                   | ජේදාන          | ශ්‍රී ලංකා රජය                    | 1,246,500.00                          | -                                       | -                           |
| එකතුව                                                                                                    |                |                                   | 215,811,471.28                        | -                                       | -                           |

# (ශ්‍රී ලංකා රජය / ආසියානු සංවර්ධන බැංකුව / අන්තර්ජාතික සංවර්ධන සංගමය / ලෝක බැංකුව / .....)

**15. ව්‍යාපෘති වියදම් විස්තර (දේශීය/විදේශීය ආධාර):**

**අ. ත්‍රිකුණාමල මණ්ඩපය**

| නම                          | සමස්ත පිරිවැය ඇස්තමේන්තුව (රු:) | 2010 වර්ෂය තුළ වියදම (රු:) | 2011 වර්ෂය තුළ වියදම (රු:) | 2011.12.31 දිනට සමුච්චිත වියදම | භෞතික ප්‍රගතිය % |
|-----------------------------|---------------------------------|----------------------------|----------------------------|--------------------------------|------------------|
| ත්‍රිකුණාමල මණ්ඩපය නාවිකරණය | 128,304,000                     | 9,312,558                  | 107,360,896                | -                              | -                |
| පිරිමි නේවාසිකාගාරය         | 100,000,000                     | -                          | -                          | -                              | -                |
| කාන්තා නේවාසිකාගාරය         | 100,000,000                     | -                          | -                          | -                              | -                |
| විද්‍යා පර්යේෂණාගාරය        | 14,000,000                      | -                          | -                          | -                              | -                |
| එකතුව                       | 342,304,000                     | 9,312,558                  | 107,360,896                | -                              | -                |

**16. මූල්‍ය ප්‍රගතිය පිළිබඳ විස්තර (වියදම්):**

**ත්‍රිකුණාමල මණ්ඩපය**

| විෂයය                                   | 2011 තුළ වෙන්කිරීම් (රු:) | 2011 වර්ෂය තුළ වියදම (රු:) | ඉතිරිය /අතිරික්තය (රු:) |
|-----------------------------------------|---------------------------|----------------------------|-------------------------|
| අ. ව්‍යාපෘති හැර පුනරාවර්තන             | 69,493,000                | 70,033,320                 | (540,320)               |
| ආ. ව්‍යාපෘති හැර ප්‍රාග්ධන              | 29,000,000                | 7,277,937                  | 21,722,063              |
| ඇ. ව්‍යාපෘති - දේශීය අරමුදල් සම්පාදිත   | 100,000,000               | 10,050,286                 | 89,949,714              |
| ඈ. ව්‍යාපෘති - විදේශීය අරමුදල් සම්පාදිත | -                         | -                          | -                       |
| එකතුව                                   | 198,493,000               | 87,361,543                 | 111,131,457             |

**17. මූල්‍ය ප්‍රගතිය පිළිබඳ විස්තර (ආදායම් ජනිතවීම්):**

**අ. ශ්‍රී ලං.නැ.වි.වි.**

| ආදායම් මූලාශ්‍රය       | 2011 තුළ වෙන්කිරීම් (රු:) | 2011 තුළ එක්රැස්කිරීම් (රු:) | නිඟය/අතිරික්තය (රු:) |
|------------------------|---------------------------|------------------------------|----------------------|
| උපාධි අපේක්ෂක අධ්‍යයනය | -                         | 4,326,610.16                 | -                    |
| පශ්චාත් උපාධි අධ්‍යයනය | -                         | 2,327,775.60                 | -                    |
| උපදේශන                 | -                         | -                            | -                    |
| වෙනත්                  | -                         | 11,039,201.55                | -                    |
| එකතුව                  | -                         | 18,039,587.31                | -                    |

ආ. ත්‍රිකුණාමල මණ්ඩපය

| ආදායම් මූලාශ්‍රය       | 2011 තුළ වෙන්කිරීම්<br>(රු:) | 2011 තුළ එක්රැස්කිරීම්<br>(රු:) | හිඟය/අතිරික්තය<br>(රු:) |
|------------------------|------------------------------|---------------------------------|-------------------------|
| උපාධි අපේක්ෂක අධ්‍යයනය | 1,845,000.00                 | 1,653,100.00                    | (191,900.00)            |
| පශ්චාත් උපාධි අධ්‍යයනය | -                            | -                               | -                       |
| උපදේශනය                | -                            | -                               | -                       |
| වෙනත්                  | 293,000.00                   | 469,355.09                      | 176,355.09              |
| එකතුව                  | <b>2,138,000.00</b>          | <b>2,122,455.09</b>             | <b>(15,544.91)</b>      |

18. මූල්‍ය ක්‍රියාකාරිත්වය විශ්ලේෂණය - 2010:

අ. ශ්‍රී ලං.නැ.වි.වි.

| විෂයය                                             | සූත්‍රය                    | එක් ශිෂ්‍යයෙක් සඳහා<br>වියදම රු: |
|---------------------------------------------------|----------------------------|----------------------------------|
| එක් ශිෂ්‍යයෙක් සඳහා පුනරාවර්තන<br>වියදම (පූච්ඡ)   | පූච්ඡ / ශිෂ්‍ය සංඛ්‍යාව    | 116,861.65                       |
| එක් ශිෂ්‍යයෙක් සඳහා ප්‍රාග්ධන<br>වියදම (ප්‍රාච්ඡ) | ප්‍රාච්ඡ / ශිෂ්‍ය සංඛ්‍යාව | 23,473.70                        |
| එකතුව                                             |                            | <b>140,335.35</b>                |

ආ. ත්‍රිකුණාමල මණ්ඩපය

| විෂයය                                             | සූත්‍රය                    | එක් ශිෂ්‍යයෙක් සඳහා<br>වියදම රු: |
|---------------------------------------------------|----------------------------|----------------------------------|
| එක් ශිෂ්‍යයෙක් සඳහා<br>පුනරාවර්තන වියදම (පූච්ඡ)   | පූච්ඡ / ශිෂ්‍ය සංඛ්‍යාව    | 131,148.54                       |
| එක් ශිෂ්‍යයෙක් සඳහා ප්‍රාග්ධන<br>වියදම (ප්‍රාච්ඡ) | ප්‍රාච්ඡ / ශිෂ්‍ය සංඛ්‍යාව | 32,449.85                        |
| එකතුව                                             |                            | <b>163,598.39</b>                |

**19. 2011 දෙසැම්බර් 31 වනදායින් අවසන් වූ වසර සඳහා ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව විගණකාධිපති වාර්තාව**



**විගණකාධිපති දෙපාර්තමේන්තුව**  
**கணக்காய்வாளர் துறைகமை அதிபதி திணைக்களம்**  
**AUDITOR GENERAL'S DEPARTMENT**



මගේ අංකය  
எனது இல  
My No.

රිටන්/බීටී/බී/රියුට්ස්ටල්/  
එල්ටී/2011

ඔබේ අංකය  
உமது இல  
Your No.

දිනය  
திகதி  
Date

2012 සැප්තැම්බර් 28 දින.

උප කුලපති,  
ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලය.

ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 108(2) වගන්තිය හා 1971 අංක 38 දරන මුදල් පනතේ 13(7)(ඊ) වගන්තිය ප්‍රකාර විගණකාධිපති වාර්තාව

ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ 2011 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති හා අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරු වල සාරාංශයකින් සමන්විත 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ 108(1) සහ 111 වගන්ති හා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3), (4) හා (7) උප වගන්ති සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. විශ්ව විද්‍යාල පනතේ 108(2) වගන්තිය හා මුදල් පනතේ 13(7) (ඊ) වගන්තිය ප්‍රකාර මෙම වාර්තාව නිකුත් කරනු ලැබේ.

**1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම**

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය යැයි කළමනාකරණය විසින් තීරණය කරනු ලබන අභ්‍යන්තර පාලනය කළමනාකරණයේ වගකීම වේ.

**1.3 විගණකගේ වගකීම**

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් ශ්‍රී ලංකා විගණන ප්‍රමිති වලට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරී වන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටි, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ

අංක 306/72 පොල්දූව පාර,  
බත්තරමුල්ල, ශ්‍රී ලංකාව  
දුරකථනය } 2887028 - 34  
தொலைபேசி }  
Telephone. }

இல. 306/72, பொல்துவ வீதி,  
பத்தரமுல்லை இலங்கை  
ෆැක්ස් අංකය } 2887223  
பக்ஸ் இல }  
Fax No. }

No.306/72, Polduwa Road,  
Battaramulla, Sri Lanka  
ඉලෙක්ට්‍රොනික් තැපැල් } oaggov@slt.net.lk  
✉- மெயில் }  
E-mail. }

අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම් වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම්කිරීම පිණිස විශ්ව විද්‍යාලයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළවන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර පාලනයේ ස්වල්පායිත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ තත්ත්වගණනය කළ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

#### 1.4 තත්ත්වගණනය කළ විගණන මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

## 2. මූල්‍ය ප්‍රකාශන

### 2.1 තත්ත්වගණනය කළ විගණන මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර මූල්‍ය ප්‍රකාශන වලින් 2011 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ මූල්‍ය තත්ත්වය සහ ඵදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

### 2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම්

#### 2.2.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ ප්‍රමාදය

2003 ජුනි 02 දිනැති අංක පීර්ඩ්/12 දරන යහ පාලනය සඳහා වූ රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛ මාර්ගෝපදේශ සංග්‍රහයේ 6.5.1 වගන්තිය ප්‍රකාරව 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ මූල්‍ය ප්‍රකාශන මුදල් වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුළත විගණනයට ඉදිරිපත් කළයුතු වුවද, මූල්‍ය ප්‍රකාශන 2012 මැයි 16 දින විගණනයට ඉදිරිපත් කර තිබුණි.



### 2.2.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණනයේදී පහත දැක්වෙන ගිණුම්කරණ අඩුපාඩු නිරීක්ෂණය විය.

- (අ) ගුණාත්මක උපාධි අපේක්ෂක අධ්‍යාපනයේ අදාළත්වය වැඩි දියුණු කිරීම ව්‍යාපෘතිය (IRQUE) නිමකර වත්කම් විශ්ව විද්‍යාලයට මාරු කර තිබුණද, එම වත්කම්වල වටිනාකම මූල්‍ය ප්‍රකාශන වල හෙළිදරව් කර නොතිබුණි.
- (ආ) 2006 වර්ෂය තුළදී මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිත්‍යාග ලෙස ලැබී තිබුණු රු.9,555,427 ක් වටිනා රසායනාගාර උපකරණ ගිණුම්ගත කර නොතිබුණි.
- (ඇ) බැංකු සැසඳුම් ප්‍රකාශන වල දැක්වෙන රු.10,692,587 ක් හා රු.4,985,165 ක් වූ පිළිවෙලින් සෘජු බැර හා සෘජු හර සම්බන්ධයෙන් විමර්ශනය කර ගිණුම්වල අදාළ ගැලපීම් සිදු කිරීමට විශ්ව විද්‍යාලය කටයුතු කර නොතිබුණි.

### 2.2.3 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

විගණනයේදී නිරීක්ෂණය වූ නීති , රීති , රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම් අවස්ථා පහත දැක්වේ.

| නීති , රීති , රෙගුලාසි හා<br>කළමනාකරණ තීරණ වලට යොමුව | අනුකූල නොවීම                                                                                                     |
|------------------------------------------------------|------------------------------------------------------------------------------------------------------------------|
| (අ) මුදල් රෙගුලාසි                                   |                                                                                                                  |
| (i). මු.රෙ. 102                                      | 1990 වර්ෂය තුළදී සිදුවී තිබූ රු.17,860,815 ක් වූ පාඩු සම්බන්ධයෙන් අදාළ පියවර ගෙන නොතිබුණි.                       |
| (ii). මු.රෙ.371                                      | වර්ෂ 1 සිට 15 දක්වා කාලයක් ගිණුම්වල දැක්වෙන එකතුව රු.66,480,590 ක් වූ අත්තිකාරම් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි. |
| (iii). මු.රෙ.569                                     | තැන්පතු ලෙජරයක් පවත්වා නොතිබුණි.                                                                                 |
| (iv). මු.රෙ.702(3)                                   | කොන්ත්‍රාත් ගිවිසුම්වල පිටපත් විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.                                              |
| (v). මු.රෙ.756                                       | සමාලෝචිත වර්ෂය අවසානයේදී විශ්ව විද්‍යාලයේ වත්කම් පිළිබඳ භෞතික සම්බන්ධයක් සිදුකර නොතිබුණි.                        |

- (vi). මු.රෙ.1646 විශ්ව විද්‍යාලයට අනුයුක්ත වාහන වලට අදාළ දෛනික ධාවන සටහන් වාර්තා විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.
- (viii). මු.රෙ.1647(ආ) සමාලෝචිත වර්ෂයේ වාහන පිළිබඳ සමීක්ෂණ සිදුකර නොතිබුණි.
- (ආ) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා උසස් අධ්‍යාපන ආයතන සඳහා ආයතන සංග්‍රහය
- (i). X පරිච්ඡේදයේ 20.6 වගන්තිය වැටුප් රහිත සියළුම නිවාඩු මාසිකව පොදු ආකෘති 9 මගින් විගණකාධිපතිට වාර්තා කර නොතිබුණි.
- (ii). XXVII පරිච්ඡේදයේ 3.1 වගන්තිය විශ්ව විද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලයට අදාළව පැමිණීම හා පිටවීම සඳහන් කිරීම සඳහා පැමිණීමේ ලේඛනයක් පවත්වා නොතිබුණි.

### 3. මූල්‍ය සමාලෝචනය

#### 3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවලට අනුව, සමාලෝචිත වර්ෂයේ විශ්ව විද්‍යාලයේ වැඩ කටයුතුවලින් වූ ප්‍රතිඵලය පුනරාවර්තන වියදම් සඳහා රු.437,448,075 ක් වූ රජයේ ප්‍රදානය ගණන් ගැනීමෙන් පසුව රු.464,498,837 ක උනන්දුවක් වූ අතර, ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ රු.393,635,000 ක් වූ රජයේ ප්‍රදානය ගණන් ගැනීමෙන් පසුව රු.411,635,687 ක උනන්දුවක් වූයෙන් මූල්‍ය ප්‍රතිඵලයේ රු.52,863,150 ක තවදුරටත් පිරිහීමක් පෙන්නුම් කෙරුණි. මෙහෙයුම් වියදම් රු.56,922,395 කින් වැඩිවීම එයට හේතුවී තිබුණි.

### 4. මෙහෙයුම් සමාලෝචනය

#### 4.1 කාර්ය සාධනය

##### (අ) පවත්වන ලද විභාග වල ප්‍රතිඵල

ලබාගත හැකිවූ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂය තුළ පවත්වන ලද විභාග පිළිබඳ විස්තර පහත දැක්වේ.



| පීඨය               | විභාග පටිපාටි ලද කාලය                                                                        | විභාග වලට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව | සමත් වූ සිසුන් සංඛ්‍යාව |
|--------------------|----------------------------------------------------------------------------------------------|-------------------------------------|-------------------------|
| කෘෂිකර්මය          | 2011 මාර්තු , අප්‍රේල් , ඔක්තෝබර් , නොවැම්බර් සහ දෙසැම්බර්                                   | 136                                 | 81                      |
| කලා                | 2011 මාර්තු , අප්‍රේල් , ජුනි, ජූලි , ඔක්තෝබර් සහ නොවැම්බර්                                  | 293                                 | 282                     |
| වාණිජ හා කළමනාකරණය | 2011 පෙබරවාරි , මාර්තු , අප්‍රේල් , මැයි , ජුනි, ජූලි , සැප්තැම්බර් , නොවැම්බර් සහ දෙසැම්බර් | 724                                 | 519                     |
| විද්‍යා            | 2011 පෙබරවාරි , මාර්තු , අප්‍රේල් , ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර්                         | 59                                  | 47                      |
| එකතුව              |                                                                                              | <u>1,212</u>                        | <u>929</u>              |

(ආ) ඒක ශිෂ්‍ය පිරිවැය

විශ්ව විද්‍යාලයේ පාඨමාලා 7 ක් සඳහා ලියාපදිංචි වූ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 2,786 ක් විය. සමාලෝචිත වර්ෂය තුළ දරන ලද මුළු පුනරාවර්තන වියදම රු.364,049,548 කි. වර්ෂයේ ඒක ශිෂ්‍ය සාමාන්‍ය පුනරාවර්තන පිරිවැය රු.130,671 ක් විය.

| සිසුන් සංඛ්‍යාව | මුළු වියදම  | ඒක ශිෂ්‍ය පිරිවැය |
|-----------------|-------------|-------------------|
| -----           | -----       | -----             |
|                 | රු.         | රු.               |
| 2,786           | 364,049,548 | 130,671           |

(ඇ) මහපොළ හා ශිෂ්‍යාධාර

සමාලෝචිත වර්ෂය තුළදී ශිෂ්‍යයින් 597 දෙනෙකුට මහපොළ ආධාර ලෙස රු.11,981,100 ක් හා ශිෂ්‍යයින් 1326 දෙනෙකුට ශිෂ්‍යාධාර ලෙස රු.17,399,400 ක් ගෙවා තිබුණි.

(ඈ) පුස්තකාල පරිපාලනය

පුස්තකාලයෙන් පොත් ලබාගත් ශිෂ්‍යයින් , අධ්‍යයන කාර්ය මණ්ඩලය හා අනාධිපති කාර්ය මණ්ඩලය විසින් නිශ්චිත කාල පරිච්ඡේදය තුළදී පොත් 515 ක් ආපසු භාරදී නොතිබුණි. මෙම පොත් ආපසු ලබාගැනීම සඳහා විධිමත් ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණු අතර හානි වූ පොත් සම්බන්ධයෙන් විධිමත් පරිදි කටයුතු කර නොතිබුණි.

## 4.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) 1998 අගෝස්තු 18 දිනැති අංක 737 දරන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛය ප්‍රකාරව ගිවිසුම් හා බැඳුම්කර කඩ කිරීමෙන් විශ්ව විද්‍යාලයට ලැබෙන සියළුම මුදල් ගිණුම්ගත කර ස්ථාවර තැන්පතු හා භාණ්ඩාගාර බිල්පත් වැනි පොලී උපයන වත්කම් වල ආයෝජනය කිරීමට කටයුතු කළ යුතු නමුත් එසේ කටයුතු කරනු වෙනුවට බැඳුම්කර හා වගකීම් කඩ කරන ලද කට්ඨාසවාර්ගවරුන්ගෙන් ලැබුණු රු.මිලියන 70.98 ක මුදලක් මුල්‍ය ප්‍රකාශන වල වෙනත් සංචිත යටතේ දක්වා තිබුණි.
- (ආ) 2010 වර්ෂය තුළදී ශුභාත්මක උපාධි අපේක්ෂක අධ්‍යාපනයේ අදාලත්වය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (IRQUE ) යටතේ පරිගණක 155 ක් හා අඛණ්ඩ බල සැපයුම් (UPS) 06 ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා රු.14,559,150 ක මුදලක් 2010 අගෝස්තු 03 දින ගෙවා තිබුණි. ජාත්‍යන්තර මෘදුකාංග සමාගමකින් පරිත්‍යාග ලෙස ප්‍රමාණවත් "License Keys " තොගයක් ලැබී තිබුණද , රු.5,186,455 කට ඇස්තමේන්තු කරන ලද "License Keys " ( Windows vista Business Downgraded to XP Professional Original OEM License ) 155 ක් ඇතුළත්ව පරිගණක 155 ක් ප්‍රසම්පාදනය සඳහා ඇණවුම් කර තිබුණු බව විගණනයේදී නිරීක්ෂණය විය. කෙසේ වුවද එසේ මිලදී ගන්නා ලද "License Keys " රු.1,395,000 ක් වටිනාකම වූ පරිගණක (Personal Computers ) 15 ක් සහ අඛණ්ඩ බල සැපයුම් (UPS) 15 ක් සඳහා හුවමාරු කරමින් සැපයුම්කරුට ආපසු යවා තිබුණි. "License Keys " අධිකව මිලදී ගැනීම හේතුවෙන් මෙම ගණුදෙනුවේ ප්‍රතිඵලයක් ලෙස රු.3,791,455 ක අලාභයක් විශ්ව විද්‍යාලයට සිදුවී තිබුණි.
- (ඇ) පාරිභෝගික නියමිත කාලයට නොගෙවීම හේතුවෙන් කම්කරු අධිකරණයේ නියෝගය අනුව විශ්ව විද්‍යාලය විසින් රු.58,490 ක දඩ මුදලක් කට්ඨාසවාර්ගවරයෙකුට ගෙවා තිබුණි.
- (ඈ) එක්සත් රාජධානියේ රිඩින් විශ්ව විද්‍යාලයේ දර්ශනශූර උපාධිය හැදෑරීම සඳහා ජ්‍යෙෂ්ඨ කට්ඨාසවාර්ගවරයෙකුට 2007 මැයි 08 දින සිට අධ්‍යයන නිවාඩු ලබාදී තිබුණි. කෙසේ වුවද 2010 ජුනි 08 සිට 2010 සැප්තැම්බර් 07 දක්වා වැටුප් සහිත අධ්‍යයන නිවාඩු හා 2010 සැප්තැම්බර් 08 සිට 2010 දෙසැම්බර් 07 දක්වා වැටුප් රහිත අධ්‍යයන නිවාඩු දීර්ඝ කර තිබුණි. කෙසේ වුවද වැටුප් රහිත නිවාඩු , වැටුප් සහිත නිවාඩු ලෙස ගණනය කිරීම හේතුවෙන් මෙම කට්ඨාසවාර්ගවරයාට රු.316,401 ක මුදලක් වැඩිපුර ගෙවා තිබුණි.

### 4.3 මෙහෙයුම් සමාලෝචනය

---

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) එක් එක් පර්යේෂණ ප්‍රදාන වලට අදාළව විශ්ව විද්‍යාලය විසින් විධිමත් තනි වාර්තා පවත්වා නොතිබුණි. පවත්වා තිබුණු වාර්තාවල ව්‍යාපෘති වලට අදාළ විස්තර, පර්යේෂණ කමිටුවේ අනුමැතිය හා පර්යේෂණ වාර්තා විස්තර අඩංගු කර නොතිබුණි. ඒවා නොමැතිවීම හේතුවෙන් එම පර්යේෂණ ප්‍රදාන උපයෝජනයෙන් අදහස් කළ අරමුණු සපුරා ගෙන තිබුණේද යන්න විගණනයේදී තහවුරු කර ගත නොහැකි විය.
- (ආ) කලා හා සංස්කෘතික පීඨයේ 9 වැනි වාර්ෂික පර්යේෂණ සැසිවාරය පැවැත්වීම සඳහා සම්බන්ධීකාරකවරයෙකුට රු.900,000 ක අත්තිකාරමක් ගෙවා තිබුණි.  
මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.
  - (i) පාලක සභාවෙන් අවශ්‍ය අනුමැතිය ලබාගෙන නොතිබුණි.
  - (ii) 2006 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 2.14.1 වගන්තිය ප්‍රකාරව ප්‍රසම්පාදන පරිපාටිය අනුගමනය කර නොතිබුණි.
  - (iii) මෙම අත්තිකාරම සම්බන්ධීකාරකගේ පෞද්ගලික නමින් බැංකුවක තැන්පත් කර තිබුණු බව අවධානයට ලක්වූ කරුණක් විය.
- (ඇ) වෛද්‍ය උපකරණ ප්‍රසම්පාදනය
 

---

 සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයේ ( FHCS ) භාෂිතය සඳහා 2011 වර්ෂය තුළදී වටිනාකම රු.මිලියන 13 කට චෙන්නායිගි සැපයුම්කරුවකුගෙන් වෛද්‍ය උපකරණ ප්‍රසම්පාදනය කර තිබුණි. මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.
  - (i) මිල කැඳවීම් 5 ක් වෙනුවට මිල කැඳවීම් 3 ක් පමණක් ලබාගෙන තිබුණි. ලංසු දෙකක් ව්‍යාජ ඒවා විය. ලංසු තුනෙන් එක් ලංසුකරුවකු ඇඟවීම් උපාංග සැපයුම්කරුවකු බව සොයා ගැනුණි.
  - (ii) චෙන්නායි ලියකියවිලි එකම තැපැල් කාර්යාලයකින් තැපැල් කර තිබූ අතර චෙන්නායි වලින් ලද ලිපි වල දින මුද්‍රාව එකම දිනයකදී තබා තිබුණි.
  - (iii) සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයේ ( FHCS ) මානව ජීව විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානි විසින් ලංසු කැඳවා තිබුණු අතර ඔහුගේ පෞද්ගලික නමට ලංසු යොමු කර තිබුණි.

- (iv) ලංසු ලියකියවිලි වල අවසාන බව තහවුරු කර ගැනීමෙන් තොරව ඉන්දියානු සැපයුම්කරුගෙන් වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර තිබුණි. තවද විශ්ව විද්‍යාල පාලක සභාවේ අනුමැතියද ලබාගෙන නොතිබුණි.
- (v) මේ සම්බන්ධයෙන් තාක්ෂණ ඇගයීම් කමිටුවක් පත්කර නොතිබුණි.
- (vi) ඉහත උපකරණ වල ඇතුළත් රු.මිලියන 4 කට මිලදීගත් අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනර් ( Ultra Sound Scanner ) උපකරණය කාර්මික දෝෂයක් හේතුවෙන් උපයෝජනය කළ නොහැකි විය.
- (vii) වෛද්‍ය උපකරණ පිළිබඳ ජාත්‍යන්තර වෙළඳපොළෙහි පවතින මිලට වඩා මිලදී ගත් උපකරණ වල මිල අධික විය. එම මිල ගණන් වලින් කිහිපයක් පහත දැක්වේ.

| විෂයයේ නම                                               | වෙළඳපල මිල (එරෙයා)        | ගැණුම් මිල (එරෙයා) |
|---------------------------------------------------------|---------------------------|--------------------|
| මෘත ශරීරාගාර ශිතකරණ<br>(Mortuary Chambers )             | 1320 සිට 7900<br>(පරාසය ) | 26,000             |
| අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනර්<br>(Ultra Sound Scanner )      | 8,000 සිට 15,000          | 36,324             |
| බයිනොකියුලර් මයික්‍රොස්කෝප්<br>( Binocular Microscope ) | 2,123 සිට 4,425           | 9,015              |

- (viii) කිසිදු ගිවිසුමක් හෝ අනුමැතියක් නොමැතිව නැව් බඩු නිෂ්කාශන සමාගමකට රු.669,000 ක අත්තිකාරමක් ගෙවා තිබුණි.

## 5. ගිණුම් කටයුතු භාවය හා යහ පාලනය

### 5.1 සංයුක්ත සැලැස්ම හා ක්‍රියාකාරී සැලැස්ම

2003 සිට 2007 , 2007 සිට 2011 සහ 2010 සිට 2015 කාල පරිච්ඡේද සඳහා සංයුක්ත සැලැස්ම පිළියෙල කර තිබුණද , 2003 ජුනි 02 දිනැති අංක පීරඩ් /12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය ප්‍රකාර අදාළ තොරතුරු සංයුක්ත සැලැස්මේ අඩංගු වී නොතිබුණු අතර වාර්ෂිකව සංයුක්ත සැලැස්ම යාවත්කාලීන කර නොතිබුණි.

### 5.2 අයවැය ලේඛනමය පාලනය

අයවැයගත වියදම හා තථ්‍ය වියදම අතර විශාල විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණු බව දක්නට ලැබුණි.



### 5.3 විගණන කමිටුව

සමාලෝචිත වර්ෂය තුළදී විගණන කමිටු රැස්වීම් 7 ක් පවත්වා තිබුණි. රැස්වීම් කිහිපයකදී විගණන විමසුම් වලට පිළිතුරු සැපයීමට නිර්දේශ කර තිබුණි. කෙසේ වුවද විගණකාධිපතිවරයා විසින් නිකුත් කරන ලද විගණන විමසුම් 7 කට පිළිතුරු සැපයීම සඳහා කටයුතු කර නොතිබුණි.

### 6. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතු වේ.

- (අ) ගිණුම්කරණය
- (ආ) ස්ථාවර වත්කම්
- (ඇ) ඉන්වෙන්ට්‍රි
- (ඈ) ගෙවීම් හා අත්තිකාරම් නිරවුල් කිරීම
- (ඉ) ප්‍රසම්පාදන

එච්.ඊ.එස්.සමරවීර

විගණකාධිපති

20. 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 108 (2) වගන්තිය හා 1971 අංක 38 දරණ මුදල් පනතේ 13 (7) (අ) වගන්තිය ප්‍රකාරව 2011 දෙසැම්බර් 31 වනදායින් අවසන් වූ වසර සඳහා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව විගණකාධිපති වාර්තාවට කළමනාකරණය මගින් ලබා දී ඇති පිළිතුරු:

| විගණන ඡේදයට යොමුව හා පාලන අධිකාරියේ කළමනාකරණ නිරීක්ෂණ                                                                                                                                                                                                                                                                                                           | නිරීක්ෂණ                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                          |
|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| <b>2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම</b>                                                                                                                                                                                                                                                                                                                 |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                   |
| <b>2.2.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ ප්‍රමාදය</b>                                                                                                                                                                                                                                                                                                           |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                   |
| <p>2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන යහ පාලනය සඳහා වූ රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ මාර්ගෝපදේශ සංග්‍රහයේ 6.5.1 වගන්තිය ප්‍රකාරව 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මූල්‍ය ප්‍රකාශන මුදල් වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුළත විගණනයට ඉදිරිපත් කළයුතු වුවද, මූල්‍ය ප්‍රකාශන 2012 මැයි 16 දින විගණනයට ඉදිරිපත් කර තිබිණි.</p> | <p>විගණකාධිපතිවරයාගේ ප්‍රකාශය පිළිගනු ලැබේ. සභායක කාර්ය මණ්ඩලයේ හිඟය නිසා ප්‍රමාදය සිදු විය. පොත් තබන්නන් දෙදෙනාගෙන් එක් අයකු සේවා තහනමට ලක්වී ඇති අතර අනෙකා විසින් සියළු මූල්‍ය වාර්තා තැබීම් කටයුතු සිදුකරයි. මේ අතර පාලක සභාව විසින් වැඩ බලන මූල්‍යාධිකාරීවරයා වශයෙන් නව පුද්ගලයෙකු පත් කරන ලදී. පෙර අඩුලුහුඩුකම් කිහිපයක් නිවැරදි කිරීමේ කාර්යය තවදුරටත් පවතී. අනාගතයේදී මූල්‍ය වාර්තා නිසි කලට ඉදිරිපත් කිරීමට හැකි සියළු උත්සාහයන් ගනු ලැබේ.</p>                                                                                                                                                                                                                                                                                                            |
| <b>2.2.2 ගිණුම්කරණ අඩුපාඩු</b>                                                                                                                                                                                                                                                                                                                                  |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                   |
| <p>(අ) ගුණාත්මක උපාධි අපේක්ෂක අධ්‍යාපනයේ අදාලත්වය වැඩි දියුණු කිරීම ව්‍යාපෘතිය (IRQUE) නිමකර වත්කම් විශ්වවිද්‍යාලයට මාරු කර තිබුනද, එම වත්කම් වල වටිනාකම මූල්‍ය ප්‍රකාශන වල හෙළිදරව් කර නොතිබුණි.</p>                                                                                                                                                           | <p>විගණකාධිපතිවරයාගේ ප්‍රකාශනය පිළිගනු ලැබේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් 2010-09-15 දින එවන ලද ලිපියට අනුව, ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ IRQUE ව්‍යාපෘතියේ LTS කාර්යාලය විසින් IRQUE ව්‍යාපෘතිය මගින් ප්‍රසම්පාදනය කරන ලද සියළු වත්කම් අදාල දෙපාර්තමේන්තුවලට පවරා දී තිබිණි.</p> <p>තවද මූල්‍ය වාර්තාවල සඳහන් වත්කම්හි ප්‍රාග්ධනීකරනය, LTS කාර්යාලයේ භාණ්ඩ ලේඛනයේ සඳහන් වන IRQUE ව්‍යාපෘතිය මගින් ප්‍රසම්පාදනය කරන ලද වත්කම්වල වටිනාකම අවසන් ගිණුමට ලබා ගැනීමේදී එහි වටිනාකම සඳහා ක්ෂය වූ වටිනාකම ද, පිරිවැය වටිනාකම ද යන්න එම ලිපියේ පැහැදිලිව සඳහන් නොතිබිණි. මූල්‍ය වාර්තාවල සඳහන් කිරීමේ ප්‍රමාදය සඳහා මෙය හේතුව බලපන ලදී.</p> <p>කෙසේ වෙතත්, ක්ෂය වූ වටිනාකම 2012 වර්ෂයේ සඳහා මූල්‍ය වාර්තාවල ඇතුළත් කිරීමට පියවර ගනිමින් සිටියි.</p> |
| <p>(ආ) 2006 වර්ෂය තුළදී මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිත්‍යාග ලෙස ලැබී තිබුණු රු. 9,555,427 ක් වටිනා රසායනාගාර උපකරණ ගිණුම්ගත කර නොතිබුණි.</p>                                                                                                                                                                                                                     | <p>විගණකාධිපතිවරයාගේ ප්‍රකාශනය පිළිගනු ලැබේ. අදාළ දෙපාර්තමේන්තුවලින් විස්තර ලබා ගනිමින් සිටින අතර ගිණුම් ගත කිරීමට කටයුතු කරනු ලැබේ.</p>                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                          |

|     |                                                                                                                                                                                                        |                                                                                                                                                                                                                                                                                                                                |
|-----|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
|     |                                                                                                                                                                                                        |                                                                                                                                                                                                                                                                                                                                |
| (ඇ) | බැංකු සැසඳුම් ප්‍රකාශන වල දැක්වෙන රු. 10,692,587 ක් හා රු. 4,985,165 ක් වූ පිළිවෙලින් සෘජු බැර හා සෘජු හර සම්බන්ධයෙන් විමර්ශනය කර ගිණුම්වල අදාල ගැලපීම් සිදු කිරීමට විශ්වවිද්‍යාලය කටයුතු කර නොතිබුණි. | විගණකාධිපතිවරයාගේ ප්‍රකාශනය පිළිගනු ලැබේ. අප මේ වන විටත් හඳුනානොගත් සෘජු බැර 2011 වසරේ ආදායමක් ලෙස ගෙන ඇත. දැනටමත් අප අදාල බැංකුවලට සෘජු හර පිළිබඳව තොරතුරු ලබාගැනීමට දැනුම් දී ඇති නමුත් බැංකුවලින් මෙතෙක් ධනාත්මක ප්‍රතිචාර ලැබී නැත. කෙසේ වෙතත් 2012 වසර අවසන් වීමට පෙර මෙම ගැටළුව නිරාකරණය කර ගැනීමට කටයුතු කරමින් සිටියි. |

## 2.2.3 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

### (අ) මුදල් රෙගුලාසි

|  |                                                                                                                                      |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                        |
|--|--------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
|  | (i) මු.රෙ. 102<br>1990 වර්ෂය තුළදී සිදුවී තිබූ රු. 17,860,815 ක් වූ පාඩු සම්බන්ධයෙන් අදාළ පියවර ගෙන නොතිබිණි.                        | ඉල්ලීම් ලිපි දැනටමත් මහා භාණ්ඩාගාරය/උසස් අධ්‍යාපන අමාත්‍යාංශය/විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යවා තිබේ. මේ අතරතුර මූල්‍ය කමිටුව විසින් මෙම කාරණය කඩිනම් කිරීම සම්බන්ධයෙන් වර්තා කිරීමට කමිටුවක් පත් කෙරිණ.                                                                                                                                                                                                                                                                                   |
|  | (ii) මු.රෙ. 371<br>වර්ෂ 1 සිට 15 දක්වා කාලයක් ගිණුම්වල දැක්වෙන එකතුව රු. 66,480,590 ක් වූ අත්තිකාරම් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි. | සියළුම ගෙවීම් අති අත්තිකාරම් පහත පරිදි හඳුනාගෙන වර්ග කර ඇත.<br><b>01. අභ්‍යන්තර සේවකයින් ගත් අත්තිකාරම්</b><br>අ. සේවයේ යෙදී සිටින සේවකයින්<br>ආ. සේවයෙන් ඉවත්වූ සේවකයින්<br>ඇ. මිය ගිය සේවකයින්<br>අදාළ සේවකයින්ට/පුද්ගලයින්ට ලිපි යවා ඇති අතර ඔවුන්ගේ චේතනයෙන් හෝ විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලෙන් අත්තිකාරම් මුදල් පියවා ගැනීමට කටයුතු කරමින් සිටියි.<br><b>02. භාණ්ඩ සපයන්නන් විසින් ගත් අත්තිකාරම්</b><br>අධ්‍යයනය කොට වර්තාවක් ලබා දීමට කමිටුවක් පත් කර ඇත. කමිටුවේ නිර්දේශ මත කටයුතු කරනු ලැබේ. |
|  | (iii) මු.රෙ. 569<br>තැන්පතු ලෙජරයක් පවත්වා නොතිබුණි.                                                                                 | තැන්පතු සම්බන්ධ පහත ලෙජරයන් මූල්‍ය ශාඛාවෙහි ඇත.<br><ul style="list-style-type: none"> <li>• දෛනික ලැබීම් රෙජිස්ටරය</li> <li>• මුදල් කුටිකාන්ති රෙජිස්ටරය</li> </ul>                                                                                                                                                                                                                                                                                                                                    |
|  | (iv) මු.රෙ. 702 (3)<br>කොන්ත්‍රාත් ගිවිසුම්වල පිටපත් විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.                                           | උක්ත ලිපි ලේඛන ප්‍රාග්ධන වැඩ කටයුතු කිරීමේ ශාඛාවේ ඇත. නුදුරේ දී කොන්ත්‍රාත් ගිවිසුම් වල පිටපත් විගණකාධිපතිවරයා වෙත යවනු ලැබේ.                                                                                                                                                                                                                                                                                                                                                                          |

|                            |                                                                                                                                                                                                                                                                                                                                                                       |                                                                                                                                                                                                                                                                                                            |
|----------------------------|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
|                            | (v) මු.රෙ. 756<br>සමාලෝචිත වර්ෂය අවසානයේදී විශ්වවිද්‍යාලයේ වත්කම් පිළිබඳ භෞතික සමීක්ෂණයක් සිදුකර නොතිබුණි.                                                                                                                                                                                                                                                            | අනධ්‍යයන හා අධ්‍යයන කාර්යය මණ්ඩල වැඩ වර්ජනය හේතුවෙන් 2011 වසර සඳහා ස්ථාවර වත්කම් සත්‍යාපන කටයුතු ප්‍රමාද වූ අතර මේවන විට මුළුමනින්ම පාහේ අවසන් කොට ඇත.                                                                                                                                                     |
|                            | (vi) මු.රෙ. 1646<br>විශ්වවිද්‍යාලයට අනුයුක්ත වාහන වලට අදාළ දෛනික සටහන් වර්තා විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.                                                                                                                                                                                                                                                            | ධාවන සටහන් පරිපාලන ශාඛාවේ ඇත.                                                                                                                                                                                                                                                                              |
|                            | (viii) මු.රෙ. 1647 (ආ)<br>සමාලෝචිත වර්ෂයේ වාහන පිළිබඳ සමීක්ෂණ සිදුකර නොතිබුණි.                                                                                                                                                                                                                                                                                        | අපි එකඟ වෙමු. 2012 වසර සඳහා වාහන සමීක්ෂණය සිදු කිරීමට පියවර ගනිමින් සිටී.                                                                                                                                                                                                                                  |
| (ආ)                        | විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා උසස් අධ්‍යාපන ආයතන සඳහා ආයතන සංග්‍රහය<br><br>(i) x පරිච්ඡේදයේ 20.6 වගන්තිය<br>වැටුප් රහිත සියළුම නිවාඩු මාසිකව පොදු ආකෘති 9 මගින් විගණකාධිපතිට වර්තා කර නොතිබුණි.<br><br>(ii) xxvii පරිච්ඡේදයේ 3.1 වගන්තිය<br>විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලයට අදාළව පැමිණීම හා පිටවීම සඳහන් කිරීම සඳහා පැමිණීමේ ලේඛනයක් පවත්වා නොතිබුණි. | i. අපි එකඟ වෙත අතර ඉදිරියේදී සියළුම වැටුප් රහිත නිවාඩු පිළිබඳ විස්තර විගණකාධිපතිවරයා වෙත වර්තා කිරීමට කටයුතු කරනු ලැබේ.<br><br>ii. සම්ප්‍රදානුකූලව අධ්‍යයන කාර්යය මණ්ඩලය ඔවුන්ගේ පැමිණීම සටහන් නොකරයි. එනමුත් නිවාඩු විස්තර පිය මට්ටමෙන් පවත්වාගෙන යයි.                                                    |
| <b>3 මූල්‍ය සමාලෝචනය</b>   |                                                                                                                                                                                                                                                                                                                                                                       |                                                                                                                                                                                                                                                                                                            |
| <b>3.1 මූල්‍ය ප්‍රතිඵල</b> |                                                                                                                                                                                                                                                                                                                                                                       |                                                                                                                                                                                                                                                                                                            |
| <b>4 මෙහෙයුම් සමාලෝචනය</b> |                                                                                                                                                                                                                                                                                                                                                                       |                                                                                                                                                                                                                                                                                                            |
| <b>4.1 කාර්ය සාධනය</b>     |                                                                                                                                                                                                                                                                                                                                                                       |                                                                                                                                                                                                                                                                                                            |
| (අ)                        | පවත්වන ලද විභග වල ප්‍රතිඵල                                                                                                                                                                                                                                                                                                                                            | අවධානය යොමු කරන ලදී.                                                                                                                                                                                                                                                                                       |
| (ආ)                        | ඒක ශිෂ්‍ය පිරිවැය                                                                                                                                                                                                                                                                                                                                                     | අවධානය යොමු කරන ලදී.                                                                                                                                                                                                                                                                                       |
| (ඇ)                        | මහපොළ හා ශිෂ්‍යාධාර                                                                                                                                                                                                                                                                                                                                                   | අවධානය යොමු කරන ලදී.                                                                                                                                                                                                                                                                                       |
| (ඈ)                        | පුස්තකාල පරිපාලනය<br>පුස්තකාලයෙන් පොත් ලබාගත් ශිෂ්‍යයින්, අධ්‍යයන කාර්ය මණ්ඩලය හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් නිශ්චිත කාල පරිච්ඡේදය තුළදී පොත් 515 ක් ආපසු භාරදී නොතිබුණි. මෙම පොත් ආපසු ලබා ගැනීම සඳහා විධිමත් ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණු අතර හානි වූ පොත් සම්බන්ධයෙන් විධිමත් පරිදි කටයුතු කර නොතිබුණි.                                                          | අපි එකඟ වෙන්නෙමු. පොත් සමහරක් ආපසු ලැබී ඇත. තවද, පොත් ලබා ගත් අය හට අවසන් සිහි කැඳවීම් ලිපි මේ වන විටත් යොමු කොට ඇති අතර, ඔවුන් මේ සඳහා ප්‍රතිචාර නොදක්වයි නම්, පොත්හි වටිනාකම ඔවුන්ගේ වේතනයෙන් දඩ මුදලද සමග අඩු කරනු ඇත. ඔවුන් සේවයේ නොසිටිය නම් ඔවුන්ගේ විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලෙන් පියවා ගනු ලබයි. |



| 4.2 කළමනාකරණ අකාර්යක්ෂමතා |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                          |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |
|---------------------------|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| (අ)                       | 1998 අගෝස්තු 18 දිනැති අංක 737 දරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛය ප්‍රකාරව ගිවිසුම් හා බැඳුම්කර කඩ කිරීමෙන් විශ්වවිද්‍යාලයට ලැබෙන සියළුම මුදල් ගිණුම්ගත කර ස්ථාවර තැන්පතු හා භාණ්ඩාගාර බිල්පත් වැනි පොලී උපයන වත්කම් වල ආයෝජනය කිරීමට කටයුතු කළ යුතු නමුත් එසේ කටයුතු කරනු වෙනුවට බැඳුම්කර හා වගකීම් කඩ කරන ලද කට්ඨාසවාර්ගවලින් ගෙන් ලැබුණු රු. මිලියන 90.98 ක මුදලක් මූල්‍ය ප්‍රකාශන වල වෙනත් සංචිත යටතේ දක්වා තිබුණි.                                                                                                                                                                                                                                                                                                                                                                                                                  | බැඳුම්කර පැහැර හරින්නන්ගෙන් අයකර ගන්නා මුදල් ස්ථාවර ගිණුම්වල තැන්පත් කර තිබිය යුතු බවත්, එයින් උපයා ගන්නා පොලිය 1998.08.18 දිනැති අංක 737 දරන වි.ප්‍ර.කො.ස. චක්‍රලේඛය සහ පසුව 2002.07.10 දිනැති අංක 805 දරන වි.ප්‍ර.කො.ස. චක්‍රලේඛය අනුව භාවිතා කළ යුතු බවටත්, අපි එකඟ වෙන්නෙමු. කෙසේ නමුත් පෙරදී උක්ත චක්‍රලේඛ අනුව ක්‍රියා කොට නොතිබිණි. අප ඉදිරියේදී මේ අනුව ක්‍රියා කිරීමට අවධානය යොමු කරන ලදී.                                                                                                            |
| (ආ)                       | 2010 වර්ෂය තුළදී ගුණාත්මක උපාධි අපේක්ෂක අධ්‍යාපනයේ අදාලත්වය වැඩි දියුණු කිරීම ව්‍යාපෘතිය (IRQUE) යටතේ පරිගණක 155 ක් හා අඛණ්ඩ බල සැපයුම් (UPS) 06 ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා රු.14,559,150 ක මුදලක් 2010 අගෝස්තු 03 දින ගෙවා තිබුණි. ජාත්‍යන්තර මෘදුකාංග සමාගමකින් පරිත්‍යාග ලෙස ප්‍රමාණවත් “License Keys” තොගයක් ලැබී තිබුණද, රු.5,186,455 කට ඇස්තමේන්තු කරන ලද “License Keys” (Windows Vista Business Downgraded to XP Professional Original OEM License) 155 ක් ඇතුළත්ව පරිගණක 155 ක් ප්‍රසම්පාදනය සඳහා ඇණවුම් කර තිබුණු බව විගණනයේදී නිරීක්ෂණය විය. කෙසේ වුවද එසේ මිලදී ගන්නා ලද “License Keys” රු.1,395,000 ක් වටිනාකම වූ පරිගණක 15 ක් සහ අඛණ්ඩ බල සැපයුම් :෧෪* 15 ක් සඳහා හුවමාරු කරමින් සැපයුම්කරුට ආපසු යවා තිබුණි. “License Keys” අධිකව මිලදී ගැනීම හේතුවෙන් මෙම ගණුදෙනුවේ ප්‍රතිඵලයක් ලෙස රු.3,791,455 ක අලාභයක් විශ්වවිද්‍යාලයට සිදුවී තිබුණි. | විගණකාධිපතිවරයාගේ ප්‍රකාශනය පිළිගනු ලැබේ. විශ්වවිද්‍යාල කළමනාකරණය විසින් පරිගණක 155 හා අඛණ්ඩ බල සැපයුම් (UPS) ප්‍රසම්පාදනයේ දෝෂ විමර්ශනයට විමර්ශන කමිටුවක් පත් කර තිබිණි. විමර්ශන කමිටුව එහි වර්තාව බාර දී ඇත.<br><br>මේ අතරවාරයේ වි.ප්‍ර.කො.ස. සභාපතිතුමා විසින් ද මෙම ගැටළුව විමර්ශනයට විමර්ශන කමිටුවක් පත් කළ අතර එහි වර්තාවද බාර දී ඇත.<br><br>මෙම වර්තා පදනම් කර වෝදනා පත්‍ර සැකසෙමින් පවතින අතර අදාල නිලධාරීන්ට නුදුරේදී නිකුත් කරනු ලැබේ. මෙහි ප්‍රතිඵලය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා දැනුවත් කරනු ලැබේ. |
| (ඇ)                       | පාරිතෝෂික නියමිත කාලයට නොගෙවීම හේතුවෙන් කම්කරු අධිකරණයේ නියෝගය අනුව විශ්වවිද්‍යාලය විසින් රු.58,490 ක දඩ මුදලක් කට්ඨාසවාර්ගවලට ගෙවා තිබුණි.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                              | කම්කරු අධිකරණය විසින් ලබා දී ඇති තීන්දුවට විරුද්ධව දිස්ත්‍රික් උසාවියේ නඩුවක් පවරා ඇති අතර උසාවි තීන්දුවට පසුව ක්‍රියා මාර්ග ගනු ලැබේ.                                                                                                                                                                                                                                                                                                                                                                         |
| (ඈ)                       | එක්සත් රාජධානියේ රීඩින් විශ්වවිද්‍යාලයේ දර්ශනශූරී උපාධිය හැදෑරීම සඳහා ජ්‍යෙෂ්ඨ කට්ඨාසවාර්ගවලට 2007 මැයි 08 දින සිට අධ්‍යයන නිවාඩු ලබාදී තිබුණි. කෙසේ වුවද 2010 ජූනි 08 සිට 2010 සැප්තැම්බර් 07 දක්වා වැටුප් සහිත අධ්‍යයන නිවාඩු හා 2010 සැප්තැම්බර් 08 සිට 2010 දෙසැම්බර් 07 දක්වා වැටුප් රහිත අධ්‍යයන නිවාඩු දීර්ඝ කර තිබුණි. කෙසේ වුවද වැටුප් රහිත නිවාඩු, වැටුප් සහිත                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                 | විගණකාධිපතිවරයාගේ ප්‍රකාශනය පිළිගනු ලැබේ. මෙම ගැටළුව 2011.12.20 දිනයේ පැවැත්වූ 22වන මූල්‍ය කමිටුවේදී සාකච්ඡා කෙරුණු අතර එහි නිර්දේශ මත ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ පාලක සභාව වෙනුවට පත් කළ නිසි බලධාරියා විසින් වාරික දොළහකින් අමතර ගෙවූ මුදල පියවා ගැනීමට අනුමත කර තිබිණි. පියවීම සිදු කරමින් පවතියි.                                                                                                                                                                                                 |

|                              |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                              |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  |
|------------------------------|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
|                              | නිවාඩු ලෙස ගණනය කිරීම හේතුවෙන් මෙම කටීකාර්යවරයාට රු.316,401 ක මුදලක් වැඩිපුර ගෙවා තිබුණි.                                                                                                                                                                                                                                                                                                                                                                                    |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  |
| <b>4.3 මෙහෙයුම් සමාලෝචනය</b> |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                              |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  |
| (අ)                          | එක් එක් පර්යේෂණ ප්‍රදාන වලට අදාළව විශ්වවිද්‍යාල විසින් විධිමත් තනි වර්තා පවත්වා නොතිබුණි. පවත්වා තිබුණු වාර්තාවල ව්‍යාපෘති වලට අදාළ විස්තර, පර්යේෂණ කමිටුවේ අනුමැතිය හා පර්යේෂණ වර්තා විස්තර අඩංගු කර නොතිබුණි. ඒවා නොමැතිවීම හේතුවෙන් එම පර්යේෂණ ප්‍රදාන උපයෝජනයෙන් අදහස් කළ අරමුණු සපුරා ගෙන තිබුණේද යන්න විගණනයේදී තහවුරු කර ගත නොහැකි විය.                                                                                                                               | විගණකාධිපතිවරයාගේ ප්‍රකාශනය පිළිගනු ලැබේ. වර්තමානයේදී ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලය අවශ්‍ය ලිපි ලේඛන විස්තර සහිතව විභාග අංශයේ නඩත්තු කරමින් සිටී. මේවන විට සියළුම පර්යේෂණ ප්‍රතිපදන‍යන් පර්යේෂණ කමිටුව තුළින් යොමු කෙරේ.                                                                                                                                                                                                                                                                                                                                                                                                    |
| (ආ)                          | කලා හා සංස්කෘතික පීඨයේ 9 වැනි වාර්ෂික පර්යේෂණ සැසිවාරය පැවැත්වීම සඳහා සම්බන්ධීකාරකවරයෙකුට රු.900,000 ක අත්තිකාරමක් ගෙවා තිබුණි.<br>මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.<br><br>(i) පාලක සභාවෙන් අවශ්‍ය අනුමැතිය ලබාගෙන නොතිබුණි.<br><br>(ii) 2006 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 2.14.1 වගන්තිය ප්‍රාකාරව ප්‍රසම්පාදන පරිපාටිය අනුගමනය කර නොතිබුණි.<br><br>(iii) මෙම අත්තිකාරම සම්බන්ධීකාරකගේ පෞද්ගලික නමින් බැංකුවක තැන්පත් කර නොතිබුණු බව අවධානයට ලක්වූ කරුණක් විය. | විගණකාධිපතිවරයාගේ ප්‍රකාශනය පිළිගනු ලැබේ. මෙම ගැටළුව 2011.08.19 දින පැවති 18 වන මූල්‍ය කමිටුව දැණුවත් කෙරුණු අතර මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අත්තිකාරම් මුදල් පාලනය සිදු කළ වැඩ බලන මූල්‍යාධිකාරීවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට තීරණය කෙරිණ.<br><br>2011.10.13 දින පැවති 20 වන මූල්‍ය කමිටුව විසින් වැඩ බලන මූල්‍යාධිකාරීවරයාගේ ප්‍රකාශය සලකා බලා රු. 900,000 අත්තිකාරම් මුදල පියවීම නිර්දේශ කරණ ලදී. කෙසේ නමුත් ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ පාලක සභාව වෙනුවට පත් කළ නිසි බලධාරියා මූල්‍ය කමිටුව විසින් කළ නිර්දේශය අනුමත නොකළ අතර මෙම ගැටළුව සහ අනෙකුත් විසඳීමට ඇති ගැටළු ඔහු විසින් පත් කළ කමිටුවට යොමු කරණ ලදී. |
| (ඇ)                          | වෛද්‍ය උපකරණ ප්‍රසම්පාදනය<br><br>සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයේ (FHCS) භාවිතය සඳහා 2011 වර්ෂය තුළදී වටිනාකම රු. මිලියන 13 කට වෙන්නායිති සැපයුම්කරුවකුගෙන් වෛද්‍ය උපකරණ ප්‍රසම්පාදනය කර තිබුණි. මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.<br><br>(i) මිල කැඳවීම් 5 ක් වෙනුවට මිල කැඳවීම් 3 ක් පමණක් ලබාගෙන තිබුණි. ලංසු දෙකක් ව්‍යාජ ඒවා විය. ලංසු තුනෙන් එක් ලංසුකරුවකු ඇඟළුම් උපාංග සැපයුම්කරුවකු බව සොයා ගැනුණි.                                                              | විගණකාධිපතිවරයාගේ ප්‍රකාශනය පිළිගනු ලැබේ. මෙම ගැටළුව 2012.05.12 දිනයේ පැවැත්වූ 11 වන විගණන කමිටුවේදී සහ පසුව පැවති 222වන පාලක සභාවේදී සාකච්ඡා කෙරුණු අතර මේ සම්බන්ධයෙන් විමර්ශනය කොට වාර්තාවක් ලබා ගැනීමට පාලක සභා සහිතයෙකු පත් කරණ ලදී.<br><br>තවද ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලය, සැපයුම්කරු හට අත්තිකාරම් මුදල පමණක් ගෙවා ඇති අතර ඉතිරි මුදල විමර්ශන ක්‍රියාවලියෙන් පසුව සිදු කරණ බව සැපයුම්කරුහට දන්වා ඇත.                                                                                                                                                                                                               |

|                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                     |                                                                       |
|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------|
| <p>(ii) ටෙන්ඩර් ලියකියවිලි එකම තැපැල් කාර්යාලයකින් තැපැල් කර තිබූ අතර චෙන්නායි වලින් ලද ලිපි වල දින මුද්‍රාව එකම දිනයකදී තබා තිබුණි.</p> <p>(iii) සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයේ (FHCS) මානව ජීව විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී විසින් ලංසු කැඳවා තිබුණු අතර ඔහුගේ පෞද්ගලික නමට ලංසු යොමු කර තිබුණි.</p> <p>(iv) ලංසු ලියකියවිලි වල අව්‍යාජ බව තහවුරු කර ගැනීමෙන් තොරව ඉන්දියානු සැපයුම්කරුවකුගෙන් වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර තිබුණි. තවද විශ්වවිද්‍යාල පාලක සභාවේ අනුමැතියද ලබාගෙන නොතිබුණි.</p> <p>(v) මේ සම්බන්ධයෙන් තාක්ෂණ ඇගයීම් කමිටුවක් පත්කර නොතිබුණි.</p> <p>(vi) ඉහත උපකරණ වල ඇතුළත් රු. මිලියන 4 කට මිලදීගත් අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනර් “Ultra Sound Scanner” උපකරණය කාර්මික දෝෂයක් හේතුවෙන් උපයෝජනය කළ නොහැකි විය.</p> <p>(vii) වෛද්‍ය උපකරණ පිළිබඳ ජාත්‍යන්තර වෙළඳපොලෙහි පවතින මිලට වඩා මිලදී ගත් උපකරණ වල මිල අධික විය. එම මිල ගණන් වලින් කිහිපයක් පහත දැක්වේ.</p> | <p>පාලක සභාවේ තීරණය යථාකාලයේදී විගණකාධිපතිවරයාට දැනුම් දෙනු ලැබේ.</p> |
|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------|

| විෂයේ නම                                           | වෙළඳපල මිල (එජඩො)       | ගැණුම් මිල (එජඩො) |
|----------------------------------------------------|-------------------------|-------------------|
| මෘත ශරීරාගාර ශීතකරණ (Mortuary Chambers)            | 1,320 සිට 7,900 (පරාසය) | 26,000            |
| අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනර් (Ultra Sound Scanner)     | 8,000 සිට 15,000        | 36,324            |
| බයිනොකියුලර් මයික්‍රොස්කෝප් (Binocular Microscope) | 2,123 සිට 4,425         | 9,015             |

(viii) කිසිදු ගිවිසුමක් හෝ අනුමැතියක් නොමැතිව නැව් බඩු නිෂ්කාශන සමාගමකට රු.669,000 ක අත්තිකාරමක් ගෙවා තිබුණි.

|                                                   |                                                                                                                                                                                                                                                                                                   |                                                                                                                                                                                                                 |
|---------------------------------------------------|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| <b>5. ගිණුම් කටයුතු භාවය හා යහ පාලනය</b>          |                                                                                                                                                                                                                                                                                                   |                                                                                                                                                                                                                 |
| <b>5.1 සංයුක්ත සැලැස්ම හා ක්‍රියාකාරී සැලැස්ම</b> |                                                                                                                                                                                                                                                                                                   |                                                                                                                                                                                                                 |
|                                                   | 2003 සිට 2007, 2007 සිට 2011 සහ 2010 සිට 2015 කාල පරිච්ඡේද සඳහා සංයුක්ත සැලැස්ම පිළියෙල කර තිබුණද, 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරණ රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය ප්‍රකාරව අදාළ තොරතුරු 2012-2016 සංශෝධිත සංයුක්ත සැලැස්මට අන්තර්ගත කිරීමට ක්‍රියා මාර්ග ගනිමින් සිටියි.                          | විගණකාධිපතිවරයාගේ ප්‍රකාශනය පිළිගනු ලැබේ. 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරණ රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය ප්‍රකාරව අදාළ තොරතුරු 2012-2016 සංශෝධිත සංයුක්ත සැලැස්මට අන්තර්ගත කිරීමට ක්‍රියා මාර්ග ගනිමින් සිටියි. |
| <b>5.2 අයවැය ලේඛනමය පාලනය</b>                     |                                                                                                                                                                                                                                                                                                   |                                                                                                                                                                                                                 |
|                                                   | අයවැයගත වියදම හා තර්ජන වියදම අතර විශාල විචලනයක් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණු බව දක්නට ලැබුණි.                                                                                                                                                   | විගණකාධිපතිවරයාගේ ප්‍රකාශනය පිළිගනු ලැබේ. මෙම විශාල විචලනයට හේතු වූයේ 2011-03-14 දිනැති අංක 03/2011 දරන වි.ප්‍ර.කො.ස. චක්‍රලේඛයට අනුව අධ්‍යයන කාර්ය මණ්ඩල දීමනා මුදල් වැඩි වීමයි.                               |
| <b>6. පද්ධති හා පාලන</b>                          |                                                                                                                                                                                                                                                                                                   |                                                                                                                                                                                                                 |
|                                                   | විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පලන අඩුපාඩු වරින්වර විශ්ලේෂණයේ උපකූලපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතු වේ.<br><br>(අ) ගිණුම්කරණය<br>(ආ) ස්ථාවර වත්කම්<br>(ඇ) ඉන්වෙන්ට්‍රි<br>(ඈ) ගෙවීම් හා අත්තිකාරම් නිරවුල් කිරීම<br>(ඉ) ප්‍රසම්පාදන |                                                                                                                                                                                                                 |

ආචාර්ය. කේ. කෝබින්දරාජා  
උපකුලපති